

Ceylon Government Gazette

Published by Authority.

No. 5,963—THURSDAY, DECEMBER 31, 1903.

PART I.—General: Minutes, Proclamations, Appointments,
and General Government Notifications.
PART II.—Legal and Judicial.

PART III.—Provincial Administration.
PART IV.—Marine and Mercantile.
PART V.—Municipal and Local.

Separate paging is given to each Part in order that it may be filed separately.

Part III. - Provincial Administration.

| | PAGE | | PAGE |
|--------------------------|------|--|---------------|
| Land Sales.— | | Land Acquisition Notices | 4814 |
| Western Province | — | Land Resumption Notices | — |
| Central Province | 4802 | Notices under Ordinance No. 1 of 1897 | 4789—& Suppl. |
| Northern Province | 4802 | Abstracts of Season Reports | — |
| Southern Province | 4803 | Notices under "The Forest Ordinance" | — |
| Eastern Province | — | Sales of Arrack, Opium, and Toll Rents | 4815 |
| North-Western Province | 4808 | Miscellaneous Provincial and District Notices.— | |
| North-Central Province | — | Sales of Salt and Timber | — |
| Province of Uva | 4810 | Notifications of Close Season, Infected Areas, &c. | — |
| Province of Sabaragamuwa | — | Specifications under "The Irrigation Ordinance" | 481 |

NOTICES UNDER THE WASTE LANDS ORDINANCES.

Order under Section 4, Sub-section (1), of "The Waste Lands Ordinances of 1897, 1899, 1900, and 1903," declaring the Lands to be Crown Property.

In the matter of the lands commonly called or known as Okandehena, Okandedeniya, Habakabendihenedeniya, Welmasdolehena, Udakumburedeniya, Batehenedeniya, situate in the village of Ehalakanda in the Morawak korale of the Matara District, in the Southern Province, and of "The Waste Lands Ordinances of 1897, 1899, 1900, and 1903."

WHEREAS in pursuance of section 1 of the said Ordinances it was duly notified on the 18th day of April, One thousand Nine hundred and Two, that if no claim to the lands commonly called or known as Okandehena, Okandedeniya, Habakabendihenedeniya, Welmasdolehena, Udakumburedeniya, Batehenedeniya, situate in the village of Ehalakanda in the Morawak korale of the Matara District, in the Southern Province, containing in extent 133 acres 3 roods and 6 perches, and shown as lots 13, 14, 38, 23, 27, and 37 in preliminary plan No. 37 and in the annexed certified tracing therefrom, was made to the Special Officer appointed under section 28 of the said Ordinances within the period of three months from the date specified in such notice, such lands would be deemed the property of the Crown and dealt with on account of the Crown (*vide* notice No. 899):

And whereas (1) Kandambige Dingi Appu of Ehalakanda, (2) Kandambige Appu of Ehalakanda, (3) Kandambige Dantuhami of Ehalakanda, (4) Kandambige Edirihami of Ehalakanda, (5) Kodippilige Appu of Ehalakanda, (6) Alahapperuma Vitaranage Appu of Ehalakanda, (7) Kandambige Edirihami of Kirame, (8) Kandambige Don Dines of Kirame, (9) Kandambige Adirian of Ehalakanda, (10) Alahapperuma Vitaranage Allis of Ehalakanda, (11) Kandambige Loku Appu of

Ehelakanda, (12) Kudupillege Babun Appu of Ehelakanda, (13) Jasinkandegge Pehami of Mawarala, (14) Kapuge Jayanhami of Ehelakanda, (15) Kandegge Siddanhami of Ehelakanda made claim thereto; and whereas the said claimants have withdrawn their claims to the said lands, I, John George Fraser, Special Officer appointed under section 28 of the said Ordinances, under and by virtue of the powers vested in me in that behalf by section 4 of the said Ordinances, do hereby on this 21st day of November, 1903, order and declare, under section 4, sub-section (1), of the said Ordinances, that the said lands, as more fully described herein below, are the property of the Crown.


Description of the Lands referred to.

The following lots situated in the village of Ehalakanda in the Morawak korale of the Matara District, in the Southern Province, as described in the annexed certified tracing:—

Preliminary plan 37.

| Lot. | Name of Land. | Extent. | | |
|------|-----------------------|------------|----------|----------|
| | | A. | R. | P. |
| 13 | Okandehena | 21 | 1 | 22 |
| 14 | Okandedeniya | 0 | 3 | 0 |
| 38 | Habakabendihenedeniya | 0 | 3 | 30 |
| 23 | Welmasdolehena | 107 | 0 | 13 |
| 27 | Udakumburedeniya | 3 | 0 | 9 |
| 37 | Batehenedeniya | 0 | 2 | 12 |
| | | <u>133</u> | <u>3</u> | <u>6</u> |

on sheet O¹⁵₃₆₋₄₄, and bounded as follows: on the north by the village limit of Andaluwa, Nambiyabewlehena claimed by W. Don Allis and others, Nambiyabewlekatenuma claimed by ditto, the village limit of Andaluwa; on the east by the Indola; on the south by Welangatennewatta belonging



Scale of 16 Chains to an Inch.

Preliminary plan 37.

Situation: Ehalakanda village in Udugaha pattuwa of Morawak korale.

| Lot. | Name of Land. | Extent. | | |
|------|-----------------------|------------|----------|----------|
| | | A. | R. | P. |
| 13 | Okandehena | 21 | 1 | 22 |
| 14 | Okandedeniya | 0 | 3 | 0 |
| 38 | Habakabendihenedeniya | 0 | 3 | 30 |
| 23 | Welmasdolehena | 107 | 0 | 13 |
| 27 | Udakumburedeniya | 3 | 0 | 9 |
| 37 | Batehenedeniya | 0 | 2 | 12 |
| | | <u>133</u> | <u>3</u> | <u>6</u> |

Sheet O¹⁵₃₆₋₄₄

Description of Boundaries of the Block comprising Lots 13, 14, 38, 23, 27, and 37.

| Lot. | Name of Land. | Lot. | Name of Land. |
|-------|------------------------|--------|-----------------------|
| 1 ... | Nambiyabewlehena | 7½ ... | Diviyamalāhenedola |
| 2 ... | Nambiyabewlekapatenuma | 8 ... | Kandambigegedarawatta |
| 3 ... | — | 9 ... | Pahalawatta |
| 4 ... | Indola | 10 ... | — |
| 5 ... | Velangatennewatta | 11 ... | Mahāhenewatta |
| 6 ... | Do. | 12 ... | Road |
| 7 ... | Gulāhenedola | 13 ... | Moragahadola |

to K. Babune and others; the Gulāhenedola, the Diviyamalāhenedola, Kandambigegedarawatta belonging to Kandambige Appu and others, Pahalawatta belonging to ditto; on the west by Midiketiyekumburuyaya belonging to ditto, Mahāhenewatta belonging to Wellupulige Loku Appu and others, the road from Makandure to Urubokka, Midiketiyekumburuyaya belonging to Kandambige Appu and others, the Moragehudola.

November 21, 1903.

J. G. FRASER,
Special Officer.

Matara S.O. 1,042

Order under Section 2 of "The Waste Lands Ordinances of 1897, 1899, 1900, and 1903."
declaring Lands to be Crown Property.

In the matter of the lands commonly called or known as Talgaswilahena, portion of Murutangodawila-atmagakele, Bolissahena, Baddegedarawilagawahena, and Kiriwandeniyehena, situate in the village of Wenagama in the Gangaboda pattu of the Matara District, in the Southern Province, and of "The Waste Lands Ordinances of 1897, 1899, 1900, and 1903."

THE notice required by section 1 of "The Waste Lands Ordinances of 1897, 1899, 1900, and 1903," having been duly published in manner prescribed by that section in respect of the above-named lands (*vide* notice No. 1,629), and no claim having been made to the said lands or to any interest therein within the period of three months from the date specified in the said notice, I, John George Fraser, Special Officer appointed under section 28 of the said Ordinances, under and by virtue of the powers vested in me in that behalf by section 2 of the said Ordinances, do hereby on this 19th day of November, 1903, order and declare that the said lands, as more fully described herein below, situate in the village of Wenagama in the Gangaboda pattu of the Matara District, in the Southern Province, and shown as lots 1, 21a, 31, 22, and 4 in preliminary plan No. 69 and in the annexed certified tracings therefrom, and containing in extent 206 acres 2 roods and 19 perches, are the property of the Crown.

Description of the Lands referred to.


The following lots, situated in the village of Wenagama in the Gangaboda pattu of the Matara District, in the Southern Province, as described in the annexed certified tracings:—

I.
Preliminary plan 69.

| Lot. | Name of Land. | Extent. |
|---------|---|----------|
| | | A. R. P. |
| 1 ... | Talgaswilahena ... | 149 1 18 |
| 21a ... | Portion of Murutangodawila-atmagakele ... | 0 0 6 |
| 31 ... | Bolissahena ... | 0 0 7 |
| | | 149 1 31 |

on sheets O¹⁹ VIII. and O¹⁹ IV., and bounded as follows: on the north by the Kokanadola, the village limit of Welihena, Weliketiyehena belonging to Crown (P.P. 5,830, 14,286); on the east by Weliketiyehena sold by Crown to D. K. S. Gunasekera (T.P. 173,905), Gonakamullehena claimed by D. K. S. Gunasekera, Gonakemullewila sold by Crown to ditto (T.P. 163,889), Bolissahena belonging to Crown (P.P. 5,837, 14,326), Bolissahena belonging to Crown (P.P. 5,837, 14,326); on the south by Beliketiyedeniya and Beliketiyedeniya-atmaga sold by Crown to D. K. S. Gunasekera (T.P. 111,488), Bolissahena sold by Crown to D. K. S.

Gunasekera (P.P. 5,837, 14,325 and 14,324), Murutangoda-atmaga sold by Crown to ditto (P.P. 5,837, 14,323).
 Murutangodawila sold by Crown to ditto (T.P. 111,468), Murutangodawila-atmaga sold by Crown to



Scale of 16 Chains to an Inch.

Situation : Wenagama village in Gangaboda pattuwa.

Preliminary plan 69.

| Lot. | Name of Land. | Extent. A. R. P. |
|------|-----------------------------------|---------------------|
| 1 | Talgaswilahena | 149 1 18 |
| 21a | Portion of Murutangodawila-atmaga | 0 0 6 |
| 31 | Bolissahena | 0 0 7 |
| | | <hr/> |
| | | 149 1 31 |

Surveyor-General's Office,
Colombo, June 12, 1903.

Sheets O 19 and O 19
VIII. and O IV.

P. D. WARREN,
Assistant Surveyor-General.

Preliminary plan 69.

| Lot. | Name of Land. | Lot. | Name of Land. |
|------|------------------|------|--------------------|
| 1 | Kokanadola | 12 | T.P. 111,468 |
| 2 | Welihena village | 13 | P.P. 5,837 |
| 3 | 5,830 | | P.P. 14,321 |
| 4 | 14,286 | 14 | Deniyahena |
| 5 | T.P. 173,905 | 15 | Talahagama village |
| 6 | Gonakemulahena | 16 | Malwatugodahena |
| 7 | T.P. 163,889 | 17 | T.P. 174,019 |
| 7a | Bolvissahena | 18 | Malwatugodakumbura |
| 7b | P.P. 5,837 | 19 | T.P. 111,529 |
| 8 | P.P. 14,326 | 20 | Udagangodawatta |
| 9 | Bolvissahena | 21 | Do. |
| 10 | T.P. 111,488 | 22 | Talgaswila |
| 11a | 5,837 | 23 | 5,837 |
| 11b | P.P. 14,325 | 24 | 14,320 |
| 11c | P.P. 5,837 | 25 | Talgaswilawatta |
| | P.P. 14,324 | | Malathugodakumbura |
| | P.P. 5,837 | | |
| | P.P. 14,323 | | |

ditto (P.P. 5,837, 14,321), Deniyahena belonging to Crown, the village limit of Talahagama; on the west by Malwatugodahena claimed by D. D. S. Gunasekera, Malwatugodahena sold by Crown to D. D. S. Gunasekera (T.P. 174,019), Malwatugodakumbura belonging to Matrachcharige Dingibaba and others,


Udugangodawatta belonging to ditto (T.P. 111,529), Udugangodawatta belonging to ditto, Talgaswila belonging to ditto, Talgaswila-atmaga belonging to Crown (P.P. 5,837), Talgaswila belonging to 14,320
 Munamalage Kottan and others, Talgaswilawatta belonging to ditto, Talgaswila belonging to ditto, Udugangodawatta belonging to Matrachecharige Dingibaba and others, Malwatugodakumbura belonging to ditto.

II.

Preliminary plan 69.

| Lot. | Name of Land. | Extent. A. R. P. |
|------|-------------------------|---------------------|
| 22 | Baddegedarawilagawahena | 4 0 19 |

on sheet O¹⁹_{VIII}, and bounded as follows: on the north by Beddegederawila-atmaga belonging to Crown (P.P. 5,837), Murutangodawilagawahena belonging to Crown (P.P. 5,837), Murutangodawila-atmaga belonging to Crown; on the east by Murutangodawila claimed by D. K. S. Gunasekera



Scale of 16 Chains to an Inch.

Situation: Wenagama village in Gangaboda pattuwa.

Preliminary plan 69.

| Lot. | Name of Land. | Extent. A. R. P. |
|------|-------------------------|---------------------|
| 22 | Baddegedarawilagawahena | 4 0 19 |

Sheet O¹⁹_{VIII}.

Surveyor-General's Office,
Colombo, June 12, 1903.

P. D. WARREN,
Assistant Surveyor-General.

and others; on the south by Atalahagodawatta belonging to Vitanage Punchi Appu, Atalahakumbura belonging to Liyanage Abaran and others (T.P. 111,522); on the west by Beddegedarawila belonging to Crown.


III.

Preliminary plan 69.

| Lot. | Name of Land. | Extent. A. R. P. |
|------|-------------------|---------------------|
| 4 | Kiriwandeniyehena | 53 0 9 |

on sheets O¹⁹_{IV} and O¹⁹_{VIII}, and bounded as follows: on the north by the village limit of Welihena, the village limit of Urumutta; on the east by the village limit of Talahagama; on the south by the village limit of Talahagama, Jambugahamandiyehena belonging to Crown (P.P. 4,843), Jambugahamandiyehena claimed by D. K. S. Gunasekara, Jambugahamandiyehena sold by Crown to ditto (T.P. 13,803).

160,196), Jambugahamandiyehena claimed by ditto; on the west by Rambukdeniyerarawa claimed by W. Juanis and others, Alawatugodakuttiya belonging to Crown (P.P. ^{5,830} 14,284), a footpath, Mahawila



Scale of 16 Chains to an Inch.

Situation : Wenagama village in Gangaboda pattuwa.

Preliminary plan 69.

| Lot. | Name of Land. | Extent. A. R. P. |
|------|-------------------|---------------------|
| 4 | Kiriwandeniyehena | 53 0 9 |

Sheets O¹⁹ IV. and O¹⁹ VIII.

Surveyor-General's Office,
Colombo, June 12, 1903.

P. D. WARREN,
Assistant Surveyor-General.

claimed by Godapitiye Alut Pansala, Mahawila sold by Crown to Dematapassa Vitanage Babun (T.P. 173,904), Alawatugodawatta belonging to Godapitiye Pansala.

J. G. FRASER,
Special Officer.

The 19th day of November, 1903.

Matara S.O. 1,043

Order under Section 2 of "The Waste Lands Ordinances of 1897, 1899, 1900, and 1903," declaring Land to be Crown Property.


In the matter of the land commonly called or known as Udakerawekuttiya, situate in the village of Welihena in the Gangaboda pattuwa of the Matara District, in the Southern Province, and of "The Waste Lands Ordinances of 1897, 1899, 1900, and 1903."

THE notice required by section 1 of "The Waste Lands Ordinances of 1897, 1899, 1900, and 1903," having been duly published in manner prescribed by that section in respect of the above-named land (*vide* notice No. 1,666), and no claim having been made to the said land or to any interest therein within the period of three months from the date specified in the said notice, I, John George Fraser, Special Officer appointed under section 28 of the said Ordinances, under and by virtue of the powers vested in me in that behalf by section 2 of the said Ordinances, do hereby on this 27th day of November, 1903, order and declare that the said land, as more fully described herein below, situate in the village of Welihena in the Gangaboda pattuwa of the Matara District, in the Southern

Province, and shown as lot 45 in preliminary plan No. 67 and in the annexed certified tracing therefrom, and containing in extent 38 acres, is the property of the Crown.

Description of the Land referred to.

The land commonly called or known as Udakerawekuttiya, situate in the village of Welihena in the Gangaboda pattuwa of the Matara District, in the Southern Province, containing in extent 38 acres, shown as lot 45 in preliminary plan No. 67 and in the annexed certified tracing therefrom, and bounded as follows: on the north by the village limit of Wenagama; on the east by the village limit



Scale of 16 Chains to an Inch.

Situation: Welihena village in Gangaboda pattuwa.
Preliminary plan 67.

| Lot. | Name of Land. | Extent. A. R. P. |
|------|------------------|---------------------|
| 45 | Udakerawekuttiya | 38 0 0 |

Surveyor-General's Office, Colombo, June 18, 1903. Sheet O VIII. P. D. WARREN, Assistant Surveyor-General.

of Talahagama, Udalokeliaddalangahena belonging to Crown; on the south by the Gansabhawa path from Paretota to Makandura, Appalaigodawila belonging to Mihidin Kanduru and others; on the west by Udakiriwileatnaga belonging to Crown (P.P. 5,746 13,991), Udakiriwila sold by Crown to D. J. B. Amaraweera (T.P. 111,460), Udakiriwilawatta belonging to Dematapasse Vitanage Appu.

The 27th day of November, 1903.
Matara S.O. 1,044

J. G. FRASER,
Special Officer.

Order under Section 4, Sub-section (1), of "The Waste Lands Ordinances of 1897, 1899, 1900, and 1903," declaring the Land to be Crown Property.

In the matter of the land commonly called or known as Kahawinnehena, situate in the village of Rotumba in the Morawak korale of the Matara District, in the Southern Province, and of "The Waste Lands Ordinances of 1897, 1899, 1900, and 1903."


WHEREAS in pursuance of section 1 of the said Ordinances it was duly notified on the Thirteenth day of February, One thousand Nine hundred and Three, that if no claim to the land commonly called or known as Kahawinnehena, situate in the village of Rotumba in the Morawak korale of the Matara District, in the Southern Province, containing in extent 7 acres and 3 roods, shown as lot 131 in preliminary plan No. 44 and in the annexed certified tracing therefrom, was made to the Special Officer appointed under section 28 of the said Ordinances within the period of

three months from the date specified in such notice, such land would be deemed the property of the Crown and dealt with on account of the Crown (*vide* notice No. 1,351):

And whereas (1) Jasinkandage Don Thomis of Rotumba, (2) Mailamperumage Punchedababami of Oorawa, (3) Jasinkandage Adrian Appu of Rotumba, (4) Singappulige Don Andris of Rotumba, (5) Mailanperumage Anohami of Rotumba, (6) Singappuli Liyanage Nikulas of Rotumba, (7) Singappuli Liyanage Don Davit of Kandamaditta, (8) Singappuli Liyanage Babahami of Rotumba, (9) Singappuli Liyanage Hinhami of Siyambalagoda, made claim thereto; and whereas the said claimants have withdrawn their claims to the said land, I, John George Fraser, Special Officer appointed under section 28 of the said Ordinances, under and by virtue of the powers vested in me in that behalf by section 4 of the said Ordinances, do hereby on this Twenty-seventh day of November, 1903, order and declare, under section 4, sub-section (1), of the said Ordinances, that the said land, as more fully described herein below, is the property of the Crown.

Description of the Land referred to.

The land commonly called or known as Kahawinnehena, situate in the village of Rotumba in the Morawak korale of the Matara District, in the Southern Province, containing in extent 7 acres and 3 roods, shown as lot 131 in sheet O₃₅₋₄₃¹⁵ and in preliminary plan No. 44, and in the annexed



Scale of 8 Chains to an Inch.

Situation : Rotumba village in Morawak korale.

Preliminary plan 44.

| Lot. | Name of Land. | Extent. |
|------|---------------|----------|
| | | A. R. P. |
| 131 | Kahawinnehena | 7 3 0 |

Surveyor-General's Office,
Colombo, November 29, 1902.

Cadastral sheet O₃₅₋₄₃¹⁵

P. D. WARREN,
Assistant Surveyor-General.

certified tracing therefrom, and bounded as follows : on the north by the footpath, Hikgahakumbureaddarawatta claimed by Kandege Salaman and others; on the east by the Rotumba-ganga, the Badaladola; on the south by the Umandola, Metihakkehena claimed by Mailamperumage Punchedababami and others; on the west by Metihakkehenyaya *alias* Wattedhenyaya claimed by ditto.

J. G. FRASER,
Special Officer.

November 27, 1903.
Matara S.O. 1,045


Order under Section 2 of "The Waste Lands Ordinances of 1897, 1899, 1900, and 1903," declaring Land to be Crown Property.

In the matter of the land commonly called or known as Lenamagodahena, situate in the village of Howpe in the Gangaboda pattuwa of the Matara District, in the Southern Province, and of "The Waste Lands Ordinances of 1897, 1899, 1900, and 1903."

THE notice required by section 1 of "The Waste Lands Ordinances of 1897, 1899, 1900, and 1903," having been duly published in manner prescribed by that section in respect of the above-named land (*vide* notice No. 1,659), and no claim having been made to the said land or to any interest therein within the period of three months from the date specified in the said notice, I, John George Fraser, Special Officer appointed under section 28 of the said Ordinances, under and by virtue of the powers vested in me in that behalf by section 2 of the said Ordinances, do hereby on this Twenty-seventh day of November, 1903, order and declare that the said land, as more fully described herein below, situate in the village of Howpe in the Gangaboda pattuwa of the Matara District, in the Southern Province, and shown as lot 28 in preliminary plan No. 73 and in the annexed certified tracing therefrom, and containing in extent 1 acre 3 roods and 9 perches, is the property of the Crown.

Description of the Land referred to.

The land commonly called or known as Lenamagodahena, situated in the village of Howpe in the Gangaboda pattuwa of the Matara District, in the Southern Province, containing in extent 1 acre 3 roods and 9 perches, shown as lot 28 in sheet O ¹⁹ VIII. and in preliminary plan 73 and in the



Situation : Howpe village in Gangaboda pattuwa.

Preliminary plan 73.

| Lot. | Name of Land. | Extent. |
|------|----------------|----------|
| | | A. R. P. |
| 28 | Lanamagodahena | 1 3 9 |

Sheet O ¹⁹ VIII.

Surveyor-General's Office,
Colombo, May 18, 1903.

P. D. WARREN,
Assistant Surveyor-General.

annexed certified tracing therefrom, and bounded as follows: on the north by Bogahakumbura claimed by Tantirige Elias and others; on the east by Godawila claimed by ditto; on the south by Lenamagodahena belonging to Crown, Benagawagodahena claimed by Tantirige Elias and others; on the west by Benagawawatta claimed by ditto.

The 27th day of November, 1903.

Matara S.O. 1,046

J. G. FRASER,
Special Officer.

Order under Section 4, Sub-section (1), of "The Waste Lands Ordinances of 1897, 1899, 1900, and 1903," declaring the Lands to be Crown Property.

In the matter of the land commonly called or known as Kiridonamankadapatana, *alias* Kiridonamankadamedahena, situate in the village of Moretota in the Dehiwinipalata korale of the Udukinda division, in the Province of Uva, and of "The Waste Lands Ordinances of 1897, 1899, 1900, and 1903."

WHEREAS in pursuance of section 1 of the said Ordinances it was duly notified on the Sixth day of March, One thousand Nine hundred and Three, that if no claim to the land commonly called or known as Kiridonamankadapatana *alias* Kiridonamankadamedahena, situate in the village of Moretota in the Dehiwinipalata korale of the Udukinda division, in the Province of Uva, containing in extent 5 acres 1 roods and 8 perches, and shown as lot 148 in preliminary plan No. 28 and in the annexed certified tracing therefrom, was made to the Special Officer appointed under section 28 of the said Ordinances within the period of three months from the date specified in such notice, such land would be deemed the property of the Crown and dealt with on account of the Crown (*vide* notice No. 1,382):

And whereas (1) Ekanayaka Ratnayaka Jayasundara Mndianselage Banda, (2) Ekanayaka Ratnayaka Jayasundara Mndianselage Ram Banda, (3) Ekanayaka Ratnayaka Jayasundara Mudianselage Kiri Banda, (4) Dandugalakumbure Kalu Banda, (5) Kehelwattetekumbura Ganeti, (6) Kohilawattededara Menikhami, (7) Kohilawattededara Punchirala, all of Moretota, made claim thereto; and whereas the said claimants have withdrawn their claims to the said land, I, John George Fraser, Special Officer appointed under section 28 of the said Ordinances, under and by virtue of the powers vested in me in that behalf by section 4 of the said Ordinances, do hereby on this Seventeenth day of November, 1903, order and declare, under section 4, sub-section (1), of the said Ordinances, that the said land, as more fully described herein below, is the property of the Crown.


Description of the Land referred to.

The following lot situated in the village of Moretota of the Dehiwinipalata korale of the Udukinda division, in the Province of Uva, as described in the annexed certified tracing:—

Preliminary plan 28.

| Lot. | Name of Land. | Extent. A. R. P. |
|------|--|---------------------|
| 148 | Kiridonamankadapatana <i>alias</i> Kiridonamankadamedahena | 5 1 8 |

and bounded as follows: on the north by Kiridonamankadakumbura claimed by Ambewelagedara Banda, Dawulkarayaulpota claimed by Ambewelagedara Banda; on the east by Kadakepumepatana



Scale of 8 Chains to an Inch.

Situation: Moretota village in Udukinda division of Dehiwinipalata korale.

Preliminary plan 28.

| Lot. | Name of Land | Extent. A. R. P. |
|------|--|---------------------|
| 148 | Kiridonamankadapatana <i>alias</i> Kiridonamankadamedahena | 5 1 8 |

Sheets M⁷_{53, 54, 61, 62} and M¹²_{5, 6, 13, 14}, &c.

Surveyor-General's Office,
Colombo, November 11, 1902.

P. D. WARREN,
Assistant Surveyor-General.

belonging to Crown; on the south by Ambewelabadalarawekumbura claimed by Ambewelagedara Banda; on the west by the Kiridonamankadakandura.

November 16, 1903.

J. G. FRASER,
Special Officer.

Order under Section 4, Sub-section (1), of "The Waste Lands Ordinances of 1897, 1899, 1900, and 1903,"
declaring the Land to be Crown Property.


In the matter of land commonly called or known as Migollehena, situate in the village of Wellewela in the Dehiwinipalata korale of the Udukinda division, in the Province of Uva, and of "The Waste Lands Ordinances of 1897, 1899, 1900, and 1903."

WHEREAS in pursuance of section 1 of the said Ordinances it was duly notified on the Fifth day of December, One thousand Nine hundred and Two, that if no claim to the land commonly called or known as Migollehena, situate in the village of Wellewela in the Dehiwinipalata korale of the Udukinda division, in the Province of Uva, containing in extent 2 acres and 16 perches, and shown as lot 3a in preliminary plan No. 18 and in the annexed certified tracing therefrom, was made to the Special Officer appointed under section 28 of the said Ordinances within the period of three months from the date specified in such notice, such land would be deemed the property of the Crown and dealt with on account of the Crown (*vide* notice No. 1,240):

And whereas (1) Wellewela Siribaddana, (2) Wellewela Kiribanda, (3) Wellewela Appu, (4) Ulu-gedara Appuhami, (5) Wellewela Punchirala, and (6) Wellewela Heenmenika made claim thereto; and whereas the said claimants have withdrawn their claims to the said land, I, John George Fraser, Special Officer appointed under section 28 of the said Ordinances, under and by virtue of the powers vested in me in that behalf by section 4 of the said Ordinances, do hereby on this Twelfth day of November, 1903, order and declare, under section 4, sub-section (1), of the said Ordinances, that the said land, as more fully described herein below, is the property of the Crown.

Description of the Land referred to.

The land commonly called or known as Migollehena, situated in the village of Wellewela in the Dehiwinipalata korale of the Udukinda division, in the Province of Uva, containing in extent 2



Scale of 8 Chains to an Inch.

Situation : Wellewela village in Udukinda division of Dehiwinipalata korale.

Preliminary plan 18.

| Lot. | Name of Land. | Extent. |
|------|---------------------------------------|----------|
| | | A. B. P. |
| 3a | Migollehena | 2 0 16 |
| | Sheet M ₂₋₁₀ ¹² | |

Surveyor-General's Office,
Colombo, November 11, 1903.

P. D. WARREN,
Assistant Surveyor-General.

acres and 16 perches, shown as lot 3a in preliminary plan No. 18 and in the annexed certified tracing therefrom, and bounded as follows: on the north by the Galarawakandura; on the east by a footpath; on the south by the Migollekandura; on the west by the Matetille-oya and the Galarawakandura.

Colombo, November 12, 1903.

J. G. FRASER,
Special Officer.

Order under Section 4, Sub-section (1), of "The Waste Lands Ordinances of 1897, 1899, 1900, and 1903,"
 declaring the Land to be Crown Property.


In the matter of the land commonly called or known as Meda-arawehena, &c., situate in the village of Wellewela in the Dehiwinipalata korale of the Udukinda division, in the Province of Uva, and of "The Waste Lands Ordinances of 1897, 1899, 1900, and 1903."

WHEREAS in pursuance of section 1 of the said Ordinances it was duly notified on the 5th day of December, One thousand Nine hundred and Two, that if no claim to the land commonly called or known as Meda-arawehena, &c., situate in the village of Wellewela in the Dehiwinipalata korale of the Udukinda division, in the Province of Uva, containing in extent 4 acres and 1 rood, and shown as lot 3b in preliminary plan No. 18 and in the annexed certified tracing therefrom, was made to the Special Officer appointed under section 28 of the said Ordinances within the period of three months from the date specified in such notice, such land would be deemed the property of the Crown and dealt with on account of the Crown (*vide* notice No. 1,240):

And whereas (1) Wellewela Siribaddana, (2) Wellewela Kiri Banda, (3) Wellewela Appu, (4) Ulugedara Appuhami, (5) Wellewela Punchirala, and (6) Wellewela Heen Menika, all of Wellewela, made claim thereto; and whereas the said claimants have withdrawn their claims to the said land, I, John George Fraser, Special Officer appointed under section 28 of the said Ordinances, under and by virtue of the powers vested in me in that behalf by section 4 of the said Ordinances, do hereby on this 12th day of November, 1903, order and declare under section 4, sub-section (1), of the said Ordinances, that the said land, as more fully described herein below, is the property of the Crown.

Description of the Land referred to.

The land commonly called or known as Meda-arawehena, &c., situated in the village of Wellewela in the Dehiwinipalata korale of the Udukinda division in the Province of Uva, containing in extent 4 acres and 1 rood, shown as lot 3b in preliminary plan No. 18 and in the annexed certified



Scale of 8 Chains to an Inch.

Situation: Wellewela village in Udukinda division of Dehiwinipalata korale.

| Lot. | Preliminary plan 18. | | | Extent. |
|------|----------------------|---------------------|-----|----------|
| | Name of Land. | | | A. R. P. |
| 3b | ... | Meda-arawehena, &c. | ... | 4 1 0 |

Surveyor-General's Office,
 Colombo, November 11, 1903.

Sheet M 12
 2-10

P. D. WARREN,
 Assistant Surveyor-General.

tracing therefrom, and bounded as follows: on the north by a water-course; on the east by Bedde-ellepatana and Pila-ellekanda belonging to the Crown; on the south by the Gala-arawakandura; on the west by Idamegedarawatta claimed by Idamegedara Appuhami, Meda-arawa, &c., claimed by Kiri Banda and others, Malagahagodewatta claimed by Hami and others, Kahatagahaelakumbura claimed by Idamegedara Heen Menika

Colombo, November 12, 1903.
 Uva S.O. 220

J. G. FRASER,
 Special Officer.

Order under Section 4, Sub-section (1), of "The Waste Lands Ordinances of 1897, 1899, 1900, and 1903," admitting Land to be Private Property.


In the matter of the land commonly called or known as Migollehena, Meda-arawehena, &c., situate in the village of Wellewela in the Dehiwinipalata korale of the Udukinda division, in the Province of Uva, and of "The Waste Lands Ordinances of 1897, 1899, 1900, and 1903."

WHEREAS in pursuance of section 1 of the said Ordinances it was duly notified on the 5th day of December, One thousand Nine hundred and Two, that if no claim to the land commonly called or known as Migollehena, Meda-arawehena, &c., situate in the village of Wellewela in the Dehiwinipalata korale of the Udukinda division, in the Province of Uva, containing in extent 4 acres 3 roods and 1 perch, and shown as lot 3 in preliminary plan No. 18 and in the annexed certified tracing therefrom, was made to the Special Officer appointed under section 28 of the said Ordinances within the period of three months from the date specified in such notice, such land would be deemed the property of the Crown and dealt with on account of the Crown (*vide* notice No. 1,240):

And whereas (1) Wellewela Siribaddana, (2) Wellewela Kiri Banda, (3) Wellewela Appu, (4) Ulugedera Appuhamy, (5) Wellewela Punchirala, and (6) Wellewela Heen Menika, all of Wellewela, made claim thereto, and I, John George Fraser, Special Officer appointed under section 28 of the said Ordinances, made due inquiry into such claims; I, with the consent of His Excellency the Governor, do hereby admit the claims of the said claimants to the said lands, as more fully described herein below, under section 4, sub-section (1), of the said Ordinances.

Description of the Land referred to.

The land commonly called or known as Migollehena, Meda-arawehena, &c., situated in the village of Wellewela in the Dehiwinipalata korale of the Udukinda division, in the Province of Uva, containing in extent 4 acres 3 roods and 1 perch, shown as lot 3 in preliminary plan No. 18 and in



Scale of 8 Chains to an Inch.

Situation: Wellewela village in Udukinda division of Dehiwinipalata korale.

Preliminary plan 18.

| Lot. | Name of Land. | Extent. |
|------|---------------------------------------|----------|
| | | A. R. P. |
| 3 | Migollehena, Meda-arawehena, &c. | 4 3 1 |
| | Sheet M ¹² ₂₋₁₀ | |

Surveyor-General's Office,
Colombo, November 11, 1903.

P. D. WARREN,
Assistant Surveyor-General.

the annexed certified tracing therefrom, and bounded as follows: on the north by the Galarawa-kandura; on the east by Bedde-ellepatana and Pilaellakanda, &c., belonging to Crown; on the south by Pilaellakanda belonging to Crown, the Migollekandura; on the west by a footpath.

Colombo, November 12, 1903.
Uva S.O. 221

J. G. FRASER,
Special Officer.

C 3

LAND SALES IN THE CENTRAL PROVINCE.

No. 2,005, C. P.

Colonial Secretary's Office,
Colombo, December 19, 1903.

ON Wednesday, February 3, 1904, at 12 o'clock noon, the Assistant Government Agent for the Matale District will put up to auction, at his office in Matale, the under-mentioned portions of Crown Land, on the terms authorized by Government.

Five allotments of land situated in the Gangala-Udasiya pattu division of the Matale East District of the Central Province.

Preliminary plan 5,243. Claimant—Crown.

| Lot. | Village. | Name of Land. | Name of Applicant. | Description. | Extent. A. R. P. | Upset Price per acre. |
|-------|-----------|----------------------|--------------------|--------------------------------------|---------------------|--------------------------|
| 13964 | Gammaduwa | Dryburgh estate | — | Tea and cardamoms in full bearing | 9 0 20 | 420 |
| 13965 | Do. | Caragahahenamukalana | — | Jungle suitable for cardamoms or tea | 1 2 15 | 40 |
| 13966 | Do. | do. | — | do. | 1 3 22 | 40 |
| 13967 | Do. | do. | O. C. W. Dickson | do. | 12 3 34 | 40 |
| 13968 | Do. | do. | do. | Jungle fit for cardamoms or tea | 9 2 32 | 40 |

Further information respecting these lands may be obtained from the Surveyor-General, and respecting the conditions of sale from the Assistant Government Agent, Matale.

By His Excellency's command,
EVERARD IM THURN,
Colonial Secretary.

No. 2,005, C. P.

මහ 1903 ක්‍රම දෙසැම්බර් මස 19 වෙනි දින කොළඹ මහ සෙනෙකාරිස් උත්තාන්තේසේ කන්තෝරුවේදී.

මහ දිසාවේ මාතලේ උප ඒජන්ත උත්තාන්තේසේ මිසිස් මෙති පහත සඳහන්වන ආශ්‍රිතව සත්තක ඉඩම් ආශ්‍රිතව නියෝගවල ප්‍රකාරයට මහ 1904 ක්‍රම පෙබ්‍රවාරි මස 3 වෙනි දින බදාදා මාතලේ කම්මේරියේදී වෙන්දේසි කර විකුණනු ලබන බව දැනුණු දෙනාට දැන.

මහ දිසාවේ මාතලේ නැගෙනහිර පලාතේ ගහලුබඩසිංපත්තුවේ කොට්ඨාසයේ පිහිටා තිබෙන මිසි කැබලි 5 ක්.

පිහිටීම 5,243. කම—කම්මඩුව. අයිතිකම් නිසන්ත:—ආශ්‍රිතව. අක්කරයන් පවත්වන මහත. ගහත.

| නො. | ඉඩමේ නම. | ඉල්ලුම්කාරයා. | අත්දම. | අ. රු. ප. | රු. |
|-------|------------------|-------------------------|-----------------------------------|-----------|-----|
| 13964 | බරසිබර්න්තත්ත | — | නේ සහ එකසාල් | 9 0 20 | 420 |
| 13965 | කරගහතැන්තේඹුකලාභ | — | නේවලට නොහොත් එකසාල්වලට හෝ හා කැලේ | 1 2 15 | 40 |
| 13966 | එම | — | එම | 1 3 22 | 40 |
| 13967 | එම | ම. සි. බිම්බුව. බික්සන් | එම | 12 3 34 | 40 |
| 13968 | එම | එම | එම | 9 2 32 | 40 |

මෙම ඉඩම් ගැණ වැඩිදුර කාරණා සර්වේයර් ජනරාල් උත්තාන්තේසේගේදී, විකිනීමේ කොන්දේසි ගැණ කාරණා මාතලේ උප ඒජන්ත උත්තාන්තේසේගේදී දැනගන්නට පුළුවන.

ගරුකර උතුමානන්තේසේගේ ආඥාවලට,
එවර්ඩ් ඉම් තර්න්,
මහ සෙනෙකාරිස් මමස.

LAND SALES IN THE NORTHERN PROVINCE.

NOTICE is hereby given that the sale of the lands referred to in advertisement No. 430, N. P., published in Gazette No. 5,952 of November 13, 1903, is postponed for January 25, 1904.

Colonial Secretary's Office,
Colombo, December 21, 1903.

By His Excellency's command,
EVERARD IM THURN,
Colonial Secretary.

LAND SALES IN THE SOUTHERN PROVINCE.

No. 1,495, S. P.

Colonial Secretary's Office,
Colombo, December 22, 1903.

ON Tuesday, February 9, 1904, at 1 o'clock P.M., the Assistant Government Agent for the Matara District will put up for sale or settlement, at his office in Matara Kachcheri, the under-mentioned portions of Crown Land, on the terms authorized by Government.

Fifty-five allotments of land situated in the Gangaboda pattu division of the Matara District of the Southern Province.

| Lot. | Name of Land. | Village. | Description. | Extent | | Upset Price. |
|-------------------------|---|-------------------|----------------|--------|-------|------------------|
| | | | | A. | R. P. | per Acre. Rs. |
| Preliminary plan 1,790. | | | | | | |
| 3526 | Yakadagalahena | Gatara | Jungle | 7 | 0 0 | 40 |
| 3527 | Delgahawatta <i>alias</i> Gamagewatta | do. | Citronella | 0 | 1 10 | 20 |
| 3529 | Yakadagalahena | do. | Jungle | 159 | 3 15 | 40 |
| 3530 | Do. | do. | Old citronella | 0 | 0 20 | 20 |
| Preliminary plan 1,512. | | | | | | |
| T 22 | Palubulatwatta | Karagoda Uyangoda | Citronella | 0 | 3 34 | 20 |
| W 24 | Dolamegodawatta | do. | do. | 0 | 3 36 | 20 |
| 250 | Bangwelgodahena <i>alias</i> Upa- sekayehena | do. | Jungle | 13 | 3 16 | 20 |
| 251 | Do. | do. | do. | 13 | 0 0 | 20 |
| 252 | Kajugasdeniyehena <i>alias</i> Bera- wagodamullehena | do. | do. | 44 | 2 19 | 20 |
| 258 | Berawagodamulleowita | do. | Deniya | 0 | 0 11 | 20 |
| 259 | Do. | do. | do. | 0 | 0 34 | 20 |
| 260 | Do. | do. | do. | 0 | 0 14 | 20 |
| 264 | Udawkandawatta | do. | Citronella | 1 | 1 11 | 20 |
| 267 | Warraggahawatta | do. | do. | 0 | 0 31 | 20 |
| 268 | Kandakuttiyehena | do. | do. | 0 | 0 10 | 20 |
| 269 | Egodawatta <i>alias</i> Nedungaha- koratuwa | do. | do. | 0 | 1 31 | 20 |
| 270 | Amuhena | do. | do. | 0 | 1 13 | 20 |
| 273 | Bangwelgodahena <i>alias</i> Kapuhena | do. | Jungle | 11 | 0 24 | 20 |
| Preliminary plan 1,990. | | | | | | |
| M 188 | Gamachchigegederawatta <i>alias</i> Baralagewatta | Attudawa | Garden | 0 | 1 17 | 150 |
| A 189 | Yakdessawatta | do. | Low jungle | 0 | 1 10 | 20 |
| B 189 | Bibulewatta | do. | Citronella | 1 | 1 10 | 20 |
| C 189 | Suriyawatta | do. | do. | 1 | 1 20 | 20 |
| 1973 | Ganbaullakattiya | do. | Jungle | 1 | 2 1 | 20 |
| G 189 | Kirimadugopellawatta | do. | Citronella | 0 | 0 30 | 20 |
| H 189 | Kirimadugopellawatta | do. | do. | 3 | 3 28 | 20 |
| I 189 | Puwakwatta | do. | do. | 3 | 0 27 | 20 |
| J 189 | Pinidiagewatta | do. | do. | 1 | 0 15 | 20 |
| 1974 | Pitawilabedde | do. | do. | 0 | 1 38 | 20 |
| 1976 | Murutagahawatta | do. | Low jungle | 3 | 1 35 | 20 |
| X 189 | Ihalahawatta | do. | do. | 0 | 1 35 | 20 |
| P 191 | Alawattogodawatta | do. | Garden | 1 | 1 30 | 50 |
| Preliminary plan 2,923. | | | | | | |
| 6074 | Gorakapallehena | Kirinda | Cleared land | 5 | 0 36 | 20 |
| 6077 | Horeketiyahenakumbura | do. | Paddy | 0 | 1 27 | 20 |
| Preliminary plan 4,092. | | | | | | |
| 10312 | Nelinpokuna | Owitigamuwa | Deniya | 0 | 0 37 | 20 |
| 10313 | Kateregehenaowita | do. | do. | 0 | 1 0 | 20 |
| 10315 | Kateregehena | do. | Citronella | 3 | 2 12 | 20 |
| 10316 | Wellipottehenadeniya | do. | Deniya | 0 | 3 7 | 20 |
| 10320 | Kateregehena | do. | Owita | 0 | 1 17 | 20 |
| 10321 | Ketakalagahahena | do. | Citronella | 0 | 3 24 | 20 |
| 10322 | Galketideniyeatmaga | do. | do. | 3 | 0 33 | 20 |
| 10323 | Do. | do. | do. | 0 | 0 29 | 20 |
| 10324 | Do. | do. | do. | 0 | 0 13 | 20 |
| Q 452 | Galketadeniya | do. | Deniya | 1 | 2 15 | 20 |
| R 452 | Galketadeniyahalakella | do. | do. | 0 | 1 13 | 20 |
| 10325 | Galketadeniya-atmaga | do. | do. | 0 | 0 14 | 20 |
| 10326 | Do. | do. | Citronella | 0 | 1 31 | 20 |
| 10327 | Godellahenadeniya | do. | Deniya | 0 | 1 16 | 20 |
| 10328 | Godellahena | do. | Low jungle | 3 | 3 1 | 20 |
| 10329 | Do. | do. | do. | 0 | 1 14 | 20 |
| Preliminary plan 6,726. | | | | | | |
| 18421 | Dalapallegodahena | Diviture | Citronella | 2 | 3 20 | 20 |
| 18422 | Do. | do. | do. | 0 | 0 12 | 20 |

| Lot. | Name of Land. | Village. | Description. | Extent. A. R. P. | Upset Price per Acre. Rs. |
|-------------------------|-------------------|----------|--------------|---------------------|---------------------------------|
| Preliminary plan 6,728. | | | | | |
| 18425 | Halgahadeneniya | Diviture | Cleared land | 0 0 16 | 20 |
| 18426 | Halgahadeniyahena | do. | Citronella | 0 1 0 | 20 |
| 18427 | Do. | do. | do. | 0 0 20 | 20 |
| 18428 | Do. | do. | do. | 0 0 8 | 20 |

Further information respecting these lands may be obtained from the Surveyor-General, and respecting the conditions of sale from the Assistant Government Agent, Matara.

By His Excellency's command,
EVERARD IM THURN,
Colonial Secretary.

No. 1,495, S. P.

වම් 1903ක්වූ දෙසැම්බර් මස 22 වෙනි දින කොළඹ මහ කොටුකාරිස් උත්තානසේනේ කන්තෝරුවේදී.

දකුණු දිසාවේ මාතර පලාතේ උප ඒජන්ත උත්තානසේන විසින් මෙහි පහත සඳහන්වන ආශීච්ච සන්තක ඉඩම් ආශීච්ච නිලධාරී ප්‍රකාරයට වම් 1904ක්වූ පෙබ්‍රවාරි මස 9 වෙනි දින වූ අභ්‍යර්ථනා දවල් 1ට මාතර කම්මරි සේදි වෙනදේසිකර විකුණුවේ යෙදෙනවා ඇත.

දකුණු දිසාවේ මාතර පලාතේ ගහබොවිපත්තු කොට්ඨාසයේ පිහිටා තිබෙන භිම්කාරවෙලි 55ක්.

සිතියම 1,790.

| කො. | ඉඩමේ නම. | ගම. | අන්දම | මහත. අ. රු. ප. | අත්කරගත් පටන්ගත්ත ගනන. රු. |
|---------------|--|--------------|-------------|-------------------|-------------------------------------|
| 3526 | සකඩගලපේන | ගහාර | බැද්ද | 7 0 0 | 40 |
| 3527 | දෙල්ගහවත්ත හෝ ගමහේ වත්ත | එම | පැහිරි | 0 1 10 | 20 |
| 3529 | සකඩගලපේන | එම | බැද්ද | 159 3 15 | 40 |
| 3530 | එම | එම | පරත පැහිරි | 0 0 20 | 20 |
| සිතියම 1,512. | | | | | |
| T 22 | පාච්චුලන්වත්ත | කරගොඩලක්කොඩි | පැහිරි | 0 3 34 | 20 |
| W 24 | දෙල්ගමගොඩවත්ත | එම | එම | 0 3 36 | 20 |
| 250 | බාවැල්ලගොඩපේන හෝ උපාසකාගොහේන | එම | බැද්ද | 13 3 16 | 20 |
| 251 | එම | එම | එම | 13 0 0 | 20 |
| 252 | කපුගස්දෙහිගොහේන හෝ බෙරවාගොඩමුල්ලපේන | එම | එම | 44 2 19 | 20 |
| 258 | බෙරවාගොඩමුල්ලපේන | එම | දෙහිය | 0 0 11 | 20 |
| 259 | එම | එම | එම | 0 0 34 | 20 |
| 260 | එම | එම | එම | 0 0 14 | 20 |
| 264 | උඩුගලකොන්දවත්ත | එම | පැහිරි | 1 1 11 | 20 |
| 267 | වරගහවත්ත | එම | එම | 0 0 31 | 20 |
| 268 | කන්දකුට්ටියේපේන | එම | එම | 0 0 10 | 20 |
| 269 | එගොඩවත්ත හෝ නිදුන්ගහ කොරවුම | එම | එම | 0 1 31 | 20 |
| 270 | අමුණේන | එම | එම | 0 1 13 | 20 |
| 273 | බාවැල්ලගොඩපේන හෝ හොත් කපුපේන | එම | බැද්ද | 11 0 24 | 20 |
| සිතියම 1,990. | | | | | |
| M188 | ගමපිටියේගෙදරවත්ත හෝ බොරලගෙවත්ත | අත්තාච්ච | වත්ත | 0 1 17 | 150 |
| A 189 | සන්දෙස්සාවත්ත | එම | සුළුබැද්ද | 0 1 10 | 20 |
| B 189 | බිඳුලේවත්ත | එම | පැහිරි | 1 1 10 | 20 |
| C 189 | ඉරිගවත්ත | එම | එම | 1 1 20 | 20 |
| 1973 | ගොන්බලල්ලකට්ටිය | එම | බැද්ද | 1 2 1 | 20 |
| G 189 | කිරිමඩුගොපැල්ලවත්ත | එම | පැහිරි | 0 0 30 | 20 |
| H 189 | එම | එම | එම | 3 8 28 | 20 |
| I 189 | පුවත්වත්ත | එම | එම | 3 0 27 | 20 |
| J 189 | පිනිදිගොවත්ත | එම | එම | 1 0 15 | 20 |
| 1974 | පිටිලබැද්ද | එම | එම | 0 1 38 | 20 |
| 1976 | මුරුගාගහවත්ත | එම | සුළුබැද්ද | 2 1 35 | 20 |
| X 189 | ඉහලවත්ත | එම | එම | 0 1 35 | 20 |
| P 191 | අලවත්තගොඩවත්ත | එම | වත්ත | 1 1 30 | 50 |
| සිතියම 2,923. | | | | | |
| 6074 | ගොරකපලල්ලපේන | කිරිප්ද | එලිකරපු බිම | 5 0 36 | 20 |
| 6077 | හොරේකැට්ටියේනකුමුල් | එම | කුමුල් | 0 1 27 | 20 |
| සිතියම 4,092. | | | | | |
| 10812 | නෙලුන්පොකුන | බිරිවිගමුව | දෙහිය | 0 0 37 | 20 |
| 10813 | කනරහේනේනම්ච්ච | එම | එම | 0 1 0 | 20 |
| 10815 | කනරහේනේන | එම | පැහිරි | 3 2 12 | 20 |
| 10816 | වැලිපොත්තහේනදෙහිය | එම | දෙහිය | 0 3 7 | 20 |
| 10820 | කනරහේනේන | එම | බිච්ච | 0 1 17 | 20 |
| 10821 | කැටකැලගහහේන | එම | පැහිරි | 0 3 24 | 20 |
| 10822 | ගල්කැට්ටියේනේන | එම | එම | 3 0 33 | 20 |
| 10823 | එම | එම | එම | 0 0 29 | 20 |
| 10824 | එම | එම | එම | 0 0 13 | 20 |

| නො. | ඉඩමේ නම. | ගම. | අන්දම. | මහත. | | අත්කරගත් පටන්ගන්න ගත. |
|---------------|------------------------|------------|-------------|-----------|------|-----------------------------|
| | | | | අ. රු. ප. | රු. | |
| Q 452 | ගල්කැට්ටේදෙහිය | වීවිවිගමුව | දෙහිය | 1 | 2 15 | 20 |
| R 452 | ගල්කැට්ටේදෙහියඉහලකැල්ල | එම | එම | 0 | 1 13 | 20 |
| 10325 | ගල්කැට්ටේදෙහියඅත්මග | එම | එම | 0 | 0 14 | 20 |
| 10326 | එම | එම | පැහිරි | 0 | 1 31 | 20 |
| 10327 | ගොඩැල්ලුගේනදෙහිය | එම | දෙහිය | 0 | 1 16 | 20 |
| 10328 | ගොඩැල්ලුගේන | එම | සුළුබැඳි | 3 | 3 1 | 20 |
| 10329 | එම | එම | එම | 0 | 1 14 | 20 |
| සියලුම 6,726. | | | | | | |
| 18421 | දලපල්ලුගොඩගේන | දිව්දුරේ | පැහිරි | 2 | 3 20 | 20 |
| 18422 | එම | එම | එම | 0 | 0 12 | 20 |
| සියලුම 6,726. | | | | | | |
| 18425 | කල්ගහගේනදෙහිය | දිව්දුරේ | එලිකරපු ඉඩම | 0 | 0 16 | 20 |
| 18426 | කල්ගහදෙහියගේන | එම | පැහිරි | 0 | 1 0 | 20 |
| 18427 | එම | එම | එම | 0 | 0 20 | 20 |
| 18428 | එම | එම | එම | 0 | 0 8 | 20 |

මෙම ඉඩම් ගැණ වැඩිදුර කාරණා සර්වේශ්වර් ජනරල් උත්තාන්තේශ්වරයාද, විනිසිමේ කොන්දේසි ගැණ මාධර උප ඒජන්ත උත්තාන්තේශ්වරයාද දැනගත්ව පුළුවන.

ගරුකර උතුමානන්වහන්සේගේ ආඥාවලට,
එවරුහි ඉම් කරුන්,
මහසෙත්තාරජ මහීස.

No. 1,496, S. P.

Colonial Secretary's Office,
Colombo, December 22, 1903.

ON Wednesday, February 10, 1904, at 1 o'clock P.M., the Assistant Government Agent for the Matara District will put up for sale or settlement, at his office in Matara Kachcheri, the under-mentioned portions of Crown Land, on the terms authorized by Government.

Forty-three allotments of land situated in the Wellabōda pattu division of the Matara District of the Southern Province.

Preliminary plan 696A.

| Lot. | Name of Land. | Village. | Description. | Extent. | | Upset Price |
|--------|-------------------|------------|--------------|---------|-------|-------------|
| | | | | A. | R. P. | per Acre. |
| | | | | | | Bs. |
| B 264½ | Mahahena | Parawihara | Chena | 31 | 3 0 | 50 |
| D 264½ | Badakaluwegawatta | Kekanadure | Garden | 0 | 1 20 | 50 |
| G 264½ | Mudiyansegewatta | Talalla | do. | 0 | 3 3 | 50 |
| 5964½ | Badakaluwegatmaga | do. | do. | 1 | 3 36 | 50 |
| 5960½ | Mahahena | do. | do. | 0 | 1 39 | 50 |

Preliminary plan 1,653.

| | | | | | | |
|------|---------------------------------------|-----------|--------|---|------|----|
| 2041 | Kohilawalalangaduwa or Veli-pittaniya | Dandeniya | Garden | 0 | 2 33 | 30 |
| B 81 | Kohilawadeniya | do. | Paddy | 0 | 3 32 | 20 |

Preliminary plan 4,685.

| | | | | | | |
|-------|-------------------|-----------|-------|---|------|----|
| 13034 | Rajagewatta | Urugamuwa | Paddy | 0 | 1 26 | 10 |
| 13035 | Damaniyagahawatta | do. | do. | 0 | 2 21 | 10 |
| 13036 | Galatembowatta | do. | do. | 0 | 0 36 | 10 |

Preliminary plan 4,710.

| | | | | | | |
|--------|--------------------|--------------|----------------------|---|------|----|
| 13198 | Karagahalindahena | Babarenda | Chena | 0 | 1 22 | 20 |
| 13199 | Kaluhena | do. | Forest | 9 | 0 24 | 30 |
| 13200 | Kotegorakehena | do. | do. | 4 | 2 22 | 30 |
| 13204 | Gahalawalahena | Uda Aperekka | Chena | 4 | 1 27 | 20 |
| 13205 | Mahapelahena | do. | do. | 1 | 2 28 | 20 |
| 13206 | Tumpela-atmagehena | do. | Abandoned citronella | 0 | 0 18 | 20 |
| 13206½ | Do. | do. | do. | 0 | 0 26 | 20 |
| 13208 | Do. | do. | do. | 0 | 0 17 | 20 |
| 13209 | Do. | do. | Paddy field | 0 | 1 17 | 20 |
| 13210 | Yahalawala-atmaga | do. | Abandoned citronella | 0 | 0 8 | 20 |
| 13211 | Gahalawaladeniya | do. | Paddy field | 0 | 2 29 | 60 |
| 13212 | Gahalawala-atmaga | do. | Garden | 0 | 0 29 | 30 |
| 13214 | Ilukketiyehena | do. | do. | 2 | 1 2 | 30 |
| 13215 | Magedeniye-atmaga | do. | do. | 0 | 3 7 | 30 |
| 13216 | Do. | do. | Chena | 0 | 1 37 | 20 |
| Y 496 | Magedeniyekumbura | do. | Paddy field | 1 | 0 11 | 60 |
| 13217 | Magedeniyemulleode | do. | Abandoned citronella | 0 | 0 15 | 20 |

Preliminary plan 5,116.

| | | | | | | |
|-------|--------------|-----------|-------|---|------|----|
| 15781 | Horigalahena | Urugamuwa | Chena | 4 | 0 35 | 20 |
| 15782 | Do. | do. | do. | 0 | 0 35 | 20 |
| 15783 | Do. | do. | do. | 0 | 1 14 | 20 |
| 15784 | Do. | do. | do. | 1 | 0 35 | 20 |
| 15785 | Ambagahahena | do. | do. | 3 | 3 32 | 20 |

| Lot. | Name of Land. | Village. | Description. | Extent. | | Upset Price | |
|-------------------------|-----------------------|------------|--------------|----------|-----|-------------|----|
| | | | | A. R. P. | Rs. | | |
| Preliminary plan 6,153. | | | | | | | |
| 15905 | Ihalawattegodellehena | Bambarenda | Jungle | 0 | 3 | 18 | 20 |
| 15910 | Do. | do. | Ohena | 0 | 1 | 6 | 20 |
| 15911 | Do. | do. | do. | 0 | 0 | 6 | 40 |
| 15912 | Ihalawatteowita | do. | Owita | 0 | 0 | 10 | 30 |
| 15914 | Ihalawattegodellehena | do. | Jungle | 7 | 2 | 38 | 20 |
| 15915 | Do. | do. | Chena | 2 | 1 | 30 | 20 |
| 15916 | Do. | do. | do. | 1 | 0 | 30 | 20 |
| Preliminary plan 6,174. | | | | | | | |
| 15978 | Kekunehena | Urugamuwa | Garden | 16 | 0 | 12 | 60 |
| 15979 | Do. | do. | do. | 2 | 1 | 4 | 45 |
| 15980 | Are | do. | Deniya | 0 | 0 | 30 | 10 |
| 15981 | Kekunehena | do. | Scrub | 3 | 2 | 28 | 40 |

Further information respecting these lands may be obtained from the Surveyor-General, and respecting the conditions of sale from the Assistant Government Agent, Matara.

By His Excellency's command,
 EVERARD IM THURN,
 Colonial Secretary.

No. 1,496, S. P.

විෂි 1903න් වූ දෙසැම්බර් මස 22 වෙනි දින කොළඹ මහ සෙනෙකාරිස් උත්තෘන්සේනේ කන්තෝරුවේදී.

දකුණු දිසාවේ මාතර පලාතේ උප එජන්ත උත්තෘන්සේ විසින් මෙහි පහත සඳහන්වන ආණ්ඩුව සන්තක ඉඩම් ආණ්ඩු මාලා නිලධාරීවරු ප්‍රකාරයට විෂි 1904න් වූ පෙබ්‍රවාරි මස 10 වෙනි දින වූ බදුද දවල් 1ට මාතර කවිචේරියේදී වෙන් දෙසිසාර විකුණනට යෙදෙනවා ඇත.

දකුණු දිසාවේ මාතර පලාතේ වැල්ලබොවපත්තු කොට්ඨාසයේ පිහිටා තිබෙන තිම්කැබෙලි 45ක්. සිතියම 696A.

| කො. | ඉඩමේ නම. | ගම. | අන්දම. | මහස. | | අත්කරගත් පටන්ගන්නා ගන්න. | |
|---------------|-------------------------------|------------|------------|------|--------|--------------------------|----|
| | | | | අ. | රු. ප. | | |
| B 264 | මහගේන | පරවිහාරේ | හේන | 31 | 3 | 0 | 50 |
| D 264 | බඩකලුව, ගේවත්ත | කැකුනදුර | වත්ත | 0 | 1 | 20 | 50 |
| G 264 | මුදියන්සේගේවත්ත | තලල්ල | එම | 0 | 3 | 3 | 50 |
| 5964 | බඩකළුව, ගේ අත්මග | එම | එම | 1 | 3 | 36 | 50 |
| 5960 | මහගේන | එම | එම | 0 | 1 | 39 | 50 |
| සිතියම 1,653. | | | | | | | |
| 2041 | කොහිලවලලගස්ව හෝ වැලි පිට්ටනිය | දන්දෙහිය | එම | 0 | 2 | 33 | 30 |
| B 81 | කොහිලවලදෙහිය | එම | කුඹුර | 0 | 3 | 32 | 20 |
| සිතියම 4,685. | | | | | | | |
| 18034 | රජගේවත්ත | ඌරුගමුව | එම | 0 | 1 | 26 | 10 |
| 18035 | දම්හිගහවත්ත | එම | එම | 0 | 2 | 21 | 10 |
| 18036 | ගලතැම්බේවත්ත | එම | එම | 0 | 0 | 86 | 10 |
| සිතියම 4,710. | | | | | | | |
| 13198 | කරගහලන්දේගේන | බබරුන්ද | හේන | 0 | 1 | 22 | 20 |
| 13199 | කඩගේන | එම | කැලේ | 9 | 0 | 24 | 30 |
| 13200 | කොටුගාරකණන්ත | එම | එම | 4 | 2 | 22 | 30 |
| 13204 | ගහලවලගේන | ඌව්වපරුන්ත | හේන | 4 | 1 | 27 | 20 |
| 13205 | මහපැලගේන | එම | එම | 1 | 2 | 28 | 20 |
| 13206 | තුම්පැලේ අත්මගහේන | එම | පැළ පැහිරි | 0 | 0 | 18 | 20 |
| 13206 | එම | එම | එම | 0 | 0 | 26 | 20 |
| 13208 | එම | එම | එම | 0 | 0 | 17 | 20 |
| 13209 | එම | එම | කුඹුර | 0 | 1 | 17 | 20 |
| 13210 | හහලවලඅත්මග | එම | පැළ පැහිරි | 0 | 0 | 8 | 20 |
| 13211 | ගහලවලදෙහිය | එම | කුඹුර | 0 | 2 | 29 | 60 |
| 13212 | ගහලවලඅත්මග | එම | වත්ත | 0 | 0 | 29 | 30 |
| 13214 | ඉළක්කැව්ගේන | එම | එම | 2 | 1 | 2 | 30 |
| 13215 | මහදෙහියේඅත්මග | එම | එම | 0 | 3 | 7 | 30 |
| 13216 | එම | එම | හේන | 0 | 1 | 37 | 20 |
| Y 495 | මහදෙහියේකුඹුර | එම | කුඹුර | 1 | 0 | 11 | 60 |
| 13217 | මහදෙහියේමුල්ලේඹෙහි | එම | පැළ පැහිරි | 0 | 0 | 15 | 20 |
| සිතියම 6,116. | | | | | | | |
| 15781 | කොටුගලගේන | ඌරුගමුව | හේන | 4 | 0 | 35 | 20 |
| 15782 | එම | එම | එම | 0 | 0 | 35 | 20 |
| 15783 | එම | එම | එම | 0 | 1 | 14 | 20 |
| 15784 | එම | එම | එම | 1 | 0 | 35 | 20 |
| 15785 | අඹගහගේන | එම | එම | 3 | 3 | 22 | 20 |
| සිතියම 6,153. | | | | | | | |
| 15905 | ඉහලවත්තගොඩැල්ලේගේන | බබරුන්ද | බැද්ද | 0 | 3 | 18 | 20 |
| 15910 | එම | එම | හේන | 0 | 1 | 6 | 20 |
| 15911 | එම | එම | එම | 0 | 0 | 6 | 40 |
| 15912 | ඉහලවත්තඹව්ව | එම | ඹව්ව | 0 | 0 | 10 | 30 |
| 15914 | ඉහලවත්තගොඩැල්ලේගේන | එම | බැද්ද | 7 | 2 | 38 | 20 |
| 15915 | එම | එම | හේන | 2 | 1 | 30 | 20 |
| 15916 | එම | එම | එම | 1 | 0 | 30 | 20 |

| කො. | ඉඩමේ නම. | ගම්. | අක්ෂ. | මහක. ආ. රු. ප. | අත්කරගත් පවත්ගන්න ගනක. රු. |
|-------|----------|---------------|----------|----------------|----------------------------|
| | | සිතියම 6,174. | | | |
| 15978 | කැකුකණේන | ඌරුගමුව | වත්ත | 16 0 12 | 60 |
| 15979 | එම | එම | එම | 2 1 4 | 46 |
| 15980 | ආරේ | එම | දෙයිය | 0 0 30 | 10 |
| 15981 | කැකුකණේන | එම | සුඵබැද්ද | 3 2 28 | 40 |

මෙම ඉඩම්වල කන්සේරු මල ඒ ඒ කැබැලිවලට දීලා නිබන්කාක්මෙහි.
 මෙම ඉඩම්ගැණ වැඩිදුර කාරණ සර්වේයර්ස් හරහා උත්කාන්තයෙහිද, විකිනීමේ කොන්දේසිගැණ මාහර උප ඒජන්ත උත්කාන්තයෙහිද දැනගන්නට පුළුවන.
 ගරුතර උතුමානන්වකන්සේගේ ආඥාවලට,
 එවරුහි ඉම්. හර්ස්,
 මහසෙනෙවැරිය විමස.

No. 1,497, s. p.

Colonial Secretary's Office,
 Colombo, December 22, 1903.

ON Monday, February 8, 1904, at 1 o'clock P.M., the Assistant Government Agent for the Matara District will put up for sale or settlement, at his office in Matara Kachcheri, the under-mentioned portions of Crown Land, on the terms authorized by Government.

Twenty-nine allotments of land situated in the Weligam korale division of the Matara District of the Southern Province.

| Lot. | Name of Land. | Village. | Description. | Extent. | | Upset Price |
|-------------------------|---|-----------|----------------|----------|-----|-------------|
| | | | | A. R. P. | Rs. | |
| Preliminary plan 3,554. | | | | | | |
| *8535 | Dolamullehena | Neraluwa | Chena | 0 | 1 | 6 |
| *8536 | Do. | do. | do. | 0 | 3 | 27 |
| *8537 | Do. | do. | do. | 28 | 1 | 31 |
| *8538 | Do. | do. | do. | 0 | 2 | 35 |
| *8539 | Do. | do. | do. | 0 | 3 | 30 |
| *8540 | Do. | do. | do. | 0 | 3 | 39 |
| *8541 | Do. | do. | do. | 1 | 0 | 14 |
| *8542 | Do. | do. | do. | 2 | 0 | 27 |
| *8543 | Do. | do. | do. | 0 | 2 | 10 |
| *8544 | Do. | do. | do. | 1 | 0 | 36 |
| *8544 | Do. | do. | do. | 0 | 0 | 28 |
| *8544 | Do. | do. | do. | 19 | 0 | 10 |
| *8545 | Do. | do. | do. | 0 | 0 | 21 |
| *8546 | Do. | do. | do. | 0 | 0 | 11 |
| Preliminary plan 3,936. | | | | | | |
| 9794 | Mahahena | Neraluwa | Young cocoanut | 1 | 0 | 26 |
| Preliminary plan 4,896. | | | | | | |
| 14000 | Kapparagehena | Malimmada | Cleared land | 1 | 1 | 18 |
| 14000 | Do. | do. | do. | 0 | 2 | 30 |
| 14002 | Do. | do. | Citronella | 0 | 0 | 12 |
| Preliminary plan 6,730. | | | | | | |
| 18429 | Polpelaketiyegoda or Thenkenda-hena | Ketanwila | Chena | 3 | 2 | 38 |
| 18430 | Polpelaketiyewita or Thenkendahenaowita | do. | Owita | 0 | 0 | 27 |
| 18431 | Mimamalamulleowita | do. | do. | 0 | 0 | 38 |
| 18432 | Mimamalakumbura | do. | Paddy | 0 | 1 | 2 |
| Preliminary plan 6,704. | | | | | | |
| 18351 | Pagodakanatta | Ehelape | Chena | 2 | 3 | 10 |
| Preliminary plan 6,760. | | | | | | |
| *18560 | Thumbamullehena | Henagama | Jungle | 5 | 2 | 32 |
| Preliminary plan 6,764. | | | | | | |
| 18582 | Galaudadeniyehena | Nimaluwa | Jungle | 0 | 0 | 28 |
| 18583 | Do. | do. | do. | 5 | 0 | 20 |
| 18584 | Do. | do. | Cleared land | 0 | 0 | 24 |
| Preliminary plan 6,785. | | | | | | |
| 18661 | Dolamullehena | Neraluwa | Bamboo jungle | 0 | 3 | 2 |
| 18662 | Do. | do. | do. | 0 | 1 | 0 |

* These lands are supposed to contain plumbago ; for sale with plumbago mining rights.
 Further information respecting these lands may be obtained from the Surveyor-General, and respecting the conditions of sale from the Assistant Government Agent, Matara.
 By His Excellency's command,
 EVERARD IM THURN,
 Colonial Secretary.

No. 1,497, S. P.

වස 1903ක්වූ දෙසැම්බර් මස 22 වෙනි දින කොළඹ

මහ සෙසුකාරීන් උත්තාන්තේශේ කන්තෝරුවෙහිදී.

දකුණු දිසාවේ මාතර පලාතේ උප ඵලත්ත උත්තාන්තේ විසින් මෙහි පහත සඳහන්වන ආණ්ඩුව සත්තක ඉඩම් ආණ්ඩුවේ නියෝගවලට ප්‍රකාරයට වස 1904ක්වූ පෙබරවාරි මස 8 වෙනි දිනට සඳුදා දවල් 12 මාතර කැබ්ලිට්ටේදී වෙන්දේසිකර විකුණනට යෙදෙතැනට ඇත.

දකුණු දිසාවේ මාතර පලාතේ වැලිගම්කෝරල කොට්ඨාසයේ පිහිටා තිබෙන බිම් කැබලි 30ක්.

සිතියම 3,554.

අක්කරයන්
පටන්ගන්න
ගනක.

| නො. | ඉඩමේ නම. | ගම. | අන්දම. | මහත. අ. රු. ප. | රු. |
|---------------|---|-----------|-----------|-------------------|------|
| 8535 | දොලුල්ලේගේන | කෙරව්ව | හේන | 0 1 6 | 200° |
| 8536 | එම | එම | එම | 0 3 27 | 200° |
| 8537 | එම | එම | එම | 28 1 31 | 200° |
| 8538 | එම | එම | එම | 0 2 36 | 200° |
| 8539 | එම | එම | එම | 0 3 30 | 200° |
| 8540 | එම | එම | එම | 0 3 39 | 200° |
| 8541 | එම | එම | එම | 1 0 14 | 200° |
| 8542 | එම | එම | එම | 2 0 27 | 200° |
| 8543 | එම | එම | එම | 0 2 10 | 200° |
| 8544 | එම | එම | එම | 1 0 36 | 200° |
| 8544½ | එම | එම | එම | 0 0 28 | 200° |
| 8544 | එම | එම | එම | 19 0 10 | 200° |
| 8545 | එම | එම | එම | 0 0 21 | 200° |
| 8546 | එම | එම | එම | 0 0 11 | 200° |
| සිතියම 3,936. | | | | | |
| 9794 | මහගේන | කෙරව්ව | පොල් | 1 0 26 | 200° |
| සිතියම 4,896. | | | | | |
| 14000 | කප්පරගේන | වැලිගම් | එලිකරපුඹම | 1 1 18 | 65 |
| 14000½ | එම | එම | එම | 0 2 30 | 65 |
| 14002 | එම | එම | පැණිරි | 0 0 12 | 25 |
| සිතියම 6,730. | | | | | |
| 18429 | පොල්පැලකැටියේගොඩ හෝ කැන්කන්දෑගේන | කැට්ටිවිල | හේන | 3 2 38 | 20 |
| 18430 | පොල්පැලකැටියේහිටිට හෝ කැන්කැන්දෑගේනහිටිට | එම. | බිඵට | 0 0 27 | 20 |
| 18431 | මොමලමුල්ලේහිටිට | එම | එම | 0 0 38 | 20 |
| 18432 | මොමලකුඹුර | එම | කුඹුර | 0 1 2 | 80 |
| සිතියම 6,704. | | | | | |
| 18351 | පාගොඩකන්න | ඇහැලුපේ | හේන | 2 3 10 | 20 |
| සිතියම 6,760. | | | | | |
| 18560 | කුඹුල්ලේගේන | හේගේගම | බැද්ද | 5 2 32 | 250° |
| සිතියම 6,764. | | | | | |
| 18582 | ගලුඳුගේගේගේන | හිමළුව | එම | 0 0 28 | 80 |
| 18583 | එම | එම | එම | 5 0 20 | 80 |
| 18584 | එම | එම | එලිකරපුඹම | 0 0 24 | 80 |
| සිතියම 6,785. | | | | | |
| 18661 | දොලුල්ලේගේන | කෙරව්ව | බට | 0 3 2 | 20 |
| 18662 | එම | එම | එම | 0 1 0 | 20 |

* මෙම ඉඩම්වල මිණිරන් කිබේසි කල්පනාකර තිබේ; මිණිරන් හැරීමේ බලයන් ඇතුළු විකිණීමට ප්‍රසිද්ධ කර තිබේ.

මෙම ඉඩම් ගැණ වැඩිදුර කාරණා සර්වේශ් රජකරු උත්තාන්තේශේගේද, විකිණීමේ කොන්දේසි ගැණ මාතර උප ඵලත්ත උත්තාන්තේශේගේද දුකිගන්නට පුළුවන.

ගරුකුරු ධනාත්තේශේගේ ආඥාවලට,
එවරුන් ඉම් තරින්,
මහ සෙසුකාරීන් වහන්සේ.

LAND SALES IN THE NORTH-WESTERN PROVINCE.

No. 1,732, N.W. P.

Colonial Secretary's Office,
Colombo, December 18, 1903.

ON Friday, January 29, 1904, at 1 o'clock P.M., the Assistant Government Agent for the Puttalam District will put up for sale or settlement, at his office in Puttalam, the under-mentioned portions of Crown Land, on the terms authorized by Government.

Fourteen allotments of lands situated in the Puttalam pattu division of the Puttalam District of the North-Western Province.

Preliminary plan 1,891.

| Lot. | Village. | Name of Claimant. | Description. | Extent. | | Upset Price per Acre. |
|-------|----------|-----------------------------------|--------------|---------|-------|-----------------------|
| | | | | A. | R. P. | |
| R 838 | Karambe | Kuppe Tamby Palle Meera Nachchiya | High jungle | 1 | 0 39 | 10 |
| S 838 | Do. | do. | do. | 3 | 3 9 | 10 |
| T 838 | Do. | do. | do. | 0 | 3 31 | 10 |
| U 838 | Do. | do. | do. | 4 | 1 22 | 10 |
| V 838 | Do. | do. | do. | 1 | 0 34 | 10 |
| W 838 | Do. | do. | do. | 4 | 3 15 | 10 |
| Y 838 | Do. | do. | do. | 4 | 2 20 | 10 |
| I 839 | Do. | do. | do. | 9 | 2 13 | 10 |
| J 839 | Do. | do. | do. | 9 | 1 32 | 10 |

| Lot. | Village. | Name of Claimant. | Description. | Extent. | | Upset Price |
|-------|------------|-------------------------------|--------------|----------|------|-------------|
| | | | | A. R. P. | Rs. | |
| O 839 | Pulduwasal | Anthony de Rosairo and others | Jungle | 71 | 0 0 | 15 |
| U 839 | Do. | do. | do. | 9 | 1 5 | 15 |
| V 839 | Do. | do. | do. | 24 | 1 22 | 15 |
| D 840 | Do. | do. | do. | 1 | 3 9 | 15 |
| E 840 | Do. | do. | do. | 0 | 0 31 | 15 |

Further information respecting these lands may be obtained from the Surveyor-General, and respecting the conditions of sale from the Assistant Government Agent, Puttalam.

By His Excellency's command,
EVERARD IM THURN
 Colonial Secretary.

No. 1,732, N.W. P.

වස 1903 නවු දෙකැම්බර් මස 18 වෙනි දින කොළඹ

මහ සෙනෙකාරිස් උත්තාන්සේසේ කන්තෝරුවේදී.

මෙහි දිසාවේ පුත්තලමේ උප ඒජන්ත උත්තාන්සේසේ විසින් මෙහි පහත සඳහන්වන භූමි කටයුතු සන්තක ඉඩම් භුක්තියේ නිකුත්වනු ප්‍රකාරයට වස 1904 නවු ජනවාරි මස 29 වෙනි දිනට පිතුරු 10 පුත්තලම කවරේදී වෙන්වීමට විකුණුවට හෝ කොටුකරවනට යෙදෙනවා දැන.

මෙහි දිසාවේ පුත්තලම මාරුයේ පුත්තලමසඳු කොටුකරවන විට නිකුත් වීම කැබලි 14ක්. ස්වකීය 1,891.

අත්කරගත පවත්වන

| කො. | ගම. | අයිතිකරු නිකුත්කරු. | අත්දම. | මතක. | ගන. |
|-------|-----------|------------------------------------|----------|-----------|-----|
| | | | | අ. රු. ප. | රු. |
| R 838 | කරඹු | කුරුමෙහි පුල්ල මිරනාචාර්යා | උප කැපලේ | 1 0 39 | 10 |
| S 838 | එම | එම | එම | 3 3 9 | 10 |
| T 838 | එම | එම | එම | 0 3 31 | 10 |
| U 838 | කරඹු | කුරුමෙහි පුල්ල මිරනාචාර්යා | උප කැපලේ | 4 1 22 | 10 |
| V 838 | එම | එම | එම | 1 0 34 | 10 |
| W 838 | එම | එම | එම | 4 3 15 | 10 |
| Y 838 | එම | එම | එම | 4 2 20 | 10 |
| I 839 | එම | එම | එම | 9 2 13 | 10 |
| J 839 | එම | එම | එම | 9 1 32 | 10 |
| O 839 | පුළුමැස්ස | අත්තෝරුවේ ද රෙසෙටුරු සහ කවන් අමෙල් | කැපලේ | 71 0 0 | 15 |
| U 839 | එම | එම | එම | 9 1 5 | 15 |
| V 839 | එම | එම | එම | 24 1 22 | 15 |
| D 840 | එම | එම | එම | 1 3 9 | 15 |
| E 840 | එම | එම | එම | 0 0 31 | 15 |

මෙහි ඉඩම් කැණ වැඩිදුර කාරණ සර්වේයර් ජනරල් උත්තාන්සේසේගේදී, විකුණීමේ කොන්දේසි මත කාරණ මෙහි දිසාවේ පුත්තලමේ උප ඒජන්ත උත්තාන්සේසේගේදී දැනගන්නට පුළුවන.

මැරුණු උතුමානවකයන්ගේ භූමිකමලය,
 එරේරුවේ ඉමි කරන්,
 මහ සෙනෙකාරිස් වමක.

No. 1,732, N.W. P.

කොලොන්නියෝ ජනිතර් ජයවර්ධන,
 කොළඹ, 1903 ම ඔක්තෝබර් 18 දින.

1904 ම ඔක්තෝබර් මාසයේ 29 දිනට, මෙහි විකුණුම 1 මණිකුරු පුත්තලම තේ ජයවර්ධන මහතා විසින් මෙහි පහත සඳහන් භූමි කටයුතු සන්තක ඉඩම් භුක්තියේ නිකුත්වනු ප්‍රකාරයට වස 1904 නවු ජනවාරි මස 29 වෙනි දිනට පිතුරු 10 පුත්තලම කවරේදී වෙන්වීමට විකුණුවට හෝ කොටුකරවනට යෙදෙනවා දැන.

14 කොටුකරවනු ලබන, මෙහි විකුණුම 1 මණිකුරු පුත්තලම තේ ජයවර්ධන මහතා විසින් මෙහි පහත සඳහන් භූමි කටයුතු සන්තක ඉඩම් භුක්තියේ නිකුත්වනු ප්‍රකාරයට වස 1904 නවු ජනවාරි මස 29 වෙනි දිනට පිතුරු 10 පුත්තලම කවරේදී වෙන්වීමට විකුණුවට හෝ කොටුකරවනට යෙදෙනවා දැන.

පිනාන් මුහුණත 1,891. කෙටුම්පතක් මුලික.

නිකුත්වන විට අත්කරගත

| මු.ව. | මු.ව. | විවරණය. | විවරණය. | මු.ව. | මු.ව. |
|-------|-----------|------------------------------------|----------|-----------|-------|
| | | | | අ. රු. ප. | රු. |
| R 838 | කරඹු | කුරුමෙහි පුල්ල මිරනාචාර්යා | උප කැපලේ | 1 0 39 | 10 |
| S 838 | එම | එම | එම | 3 3 9 | 10 |
| T 838 | එම | එම | එම | 0 3 31 | 10 |
| U 838 | කරඹු | කුරුමෙහි පුල්ල මිරනාචාර්යා | උප කැපලේ | 4 1 22 | 10 |
| V 838 | එම | එම | එම | 1 0 34 | 10 |
| W 838 | එම | එම | එම | 4 3 15 | 10 |
| Y 838 | එම | එම | එම | 4 2 20 | 10 |
| I 839 | එම | එම | එම | 9 2 13 | 10 |
| J 839 | එම | එම | එම | 9 1 32 | 10 |
| Q 839 | පුළුමැස්ස | අත්තෝරුවේ ද රෙසෙටුරු සහ කවන් අමෙල් | කැපලේ | 71 0 0 | 15 |
| U 839 | එම | එම | එම | 9 1 5 | 15 |
| V 839 | එම | එම | එම | 24 1 22 | 15 |
| D 840 | එම | එම | එම | 1 3 9 | 15 |
| E 840 | එම | එම | එම | 0 0 31 | 15 |

මෙහි විකුණුම 1 මණිකුරු පුත්තලම තේ ජයවර්ධන මහතා විසින් මෙහි පහත සඳහන් භූමි කටයුතු සන්තක ඉඩම් භුක්තියේ නිකුත්වනු ප්‍රකාරයට වස 1904 නවු ජනවාරි මස 29 වෙනි දිනට පිතුරු 10 පුත්තලම කවරේදී වෙන්වීමට විකුණුවට හෝ කොටුකරවනට යෙදෙනවා දැන.

මහ සෙනෙකාරිස් වමක,
 මෙහි විකුණුම 1 මණිකුරු පුත්තලම තේ ජයවර්ධන,
 කොළඹ, 1903 ම ඔක්තෝබර් 18 දින.

LAND SALES IN THE PROVINCE OF UVA.

No. 683, P. OF U.

Colonial Secretary's Office,
Colombo, December 18, 1903.

ON Tuesday, February 2, 1904, at 1 P.M., the Government Agent for the Province of Uva will put up to auction at his office in the Kachcheri, the under-mentioned portions of Crown Land, on the terms authorized by Government.

Twenty-three allotments of land situated in the Udukinda division of the Badulla District of the Province of Uva.

| Lot. | Village. | Name of Land. | Description. | Extent. A. R. P. |
|---|---|-----------------------|--------------|---------------------|
| Preliminary plan 3,383. Applicant—Nil. | | | | |
| 9391 | Mudunpita in Udapalata, Udukinda | Gongalahulapatana | Patana | 6 1 2 |
| 9391½ | Do. | Kumbalarawehena | Chena | 0 3 0 |
| Preliminary plan 2,820. | | | | |
| 8656 | Kahatawela in Mahapalata korale, Udukinda | Boragahulpota | Paddy field | 0 3 16 |
| Preliminary plan 3,317. | | | | |
| 9281 | Palugama in Udapalata korale of Udukinda | Maragasellapatana | Patana | 3 1 25 |
| Preliminary plan 3,323. | | | | |
| M 502 | Yalpatwela in Dambawinipalata, Udukinda | Mahakumburawatta | Coffee | 2 2 24 |
| 9298 | Do. | Pela-arawa | Paddy field | 0 0 32 |
| Preliminary plan 3,329. | | | | |
| 9312 | Alawatugoda in Udapalata korale of Udukinda | Kolapatana | Patana | 3 2 15 |
| Preliminary plan 3,324. | | | | |
| 9299 | Puhulpola in Dambawinipalata, Udukinda | Wandebeddekumbura | Paddy field | 5 1 9 |
| Preliminary plan 3,586. | | | | |
| 10075 | Welimada in Udapalata of Udukinda | Ampitiyetenna | Patana | 0 2 27 |
| Preliminary plan 3,178. | | | | |
| 9025 | Girambagama in Udapalata korale, Udukinda | Gedaragodahena | Chena | 13 2 38 |
| 9026 | Do. | Gannilagodahena | do. | 23 1 0 |
| Preliminary plan 3,221. | | | | |
| 9104 | Palugama in Udapalata korale, Udukinda | Palugamahena | Patana | 3 0 4 |
| 9105 | Do. | do. | do. | 1 3 34 |
| Preliminary plan 3,276. | | | | |
| 9213 | Alawatugoda in Udapalata, Udukinda | Mahawelatennapatana | Patana | 10 3 5 |
| Preliminary plan 3,293. | | | | |
| 9231 | Kumarapattiyagama in Udapalata korale, Udukinda | Walkanatiyapatana | Patana | 3 2 3 |
| 9232 | Do. | do. | do. | 3 1 21 |
| 9233 | Do. | do. | do. | 1 2 8 |
| 9234 | Do. | do. | do. | 3 3 25 |
| 9235 | Do. | do. | do. | 2 2 36 |
| 9236 | Do. | do. | do. | 2 1 9 |
| Preliminary plan 3,299. | | | | |
| 9241 | Nugatalawa in Udapalata, Udukinda | — | Patana | 10 1 19 |
| 9242 | Do. | Cocona-arawewattahena | do. | 1 2 19 |
| B 500 | Do. | do. | Coffee | 0 0 17 |

Upset price,—Rs. 10 per acre.

Further information regarding these lands may be obtained from the Surveyor-General, and regarding the conditions of sale from the Government Agent, Province of Uva.

By His Excellency's command,
EVERARD IM THURN,
Colonial Secretary.

No. 683, P. OF U.

වස 1903කට දෙසැම්බර් මස 18 වෙනි දින කොළඹ

මහ සෙනෙට්ස් උත්තරාත්තේස් කන්තෝරුවේදීය.

උග්‍ර වසංසාද ආරක්ෂණ ඒජන්සි උත්තරාත්තේස් විසින් මෙහි පහත සඳහන්වන ආරක්ෂණ ඉඩම් ආරක්ෂණ නියෝගවල ප්‍රකාරයට වස 1904කට පෙබරවාරි මස 2 වෙනි දිනට අනතුරුවද පස්වරු 10 බදුල්ලේ සුවිච්චිගේදී වෙනස්කිරීම් විකුණුවට යොදනවා ඇත.

උග්‍ර වසංසාද බදු පලයෙන් පිහිටා තිබෙන බිම්කැබලි 23යි.

| නො. | නම. | සිතියම | ඉඩමේ නම. | අන්දම. | මහස. අ. රු ප. |
|-------|------------------------------------|---------------|-----------------------------|-----------------------------------|---------------------|
| 9391 | උඩුකිඳු උඩපලාත මුදුන්පිට එම | සිතියම 3,383. | ගොත්තල්ලුපහත | පහත | 6 1 2 |
| 9391½ | | | කුඹල්අරුවේසේන | සේන | 0 3 0 |
| 8656 | උඩුකිඳු මහපලාත කෝරලේ කතවළුව | සිතියම 2,820. | බොරගහඋල්පහ | කුඹුර | 0 3 16 |
| 9281 | උඩුකිඳු උඩපලාත කෝරලේ පාළුම | සිතියම 3,317. | මාරගස්අ.ල්ලේපහත | පහත | 3 1 25 |
| M 502 | | | උඩුකිඳු දඹවනිපලාත ලේපත් වෙල | සිතියම 3,323. | මහකුඹුරවත්ත පාලඅරුව |
| 9298 | එම | සිතියම 3,329. | කොලපහත | පහත | 3 2 15 |
| 9312 | උඩුකිඳු උඩපලාත කෝරලේ අලපතුගොඩ | | සිතියම 3,324. | වත්දිබාද්දකුඹුර | කුඹුර |
| 9299 | උඩුකිඳු දඹවනිපලාත පුඹුල් පොල | සිතියම 3,586. | අම්පිටියේතැන්න | එම | 0 2 27 |
| 10075 | උඩුකිඳු උඩපලාත කෝරලේ වැලිවෙ | | සිතියම 3,178. | ගෙරුගොඩසේන ශ්‍රීන්දිල්ලේගොඩසේන | සේන එම |
| 9025 | උඩුකිඳු උඩපලාතකෝරලේ ගිරිඹිගම එම | සිතියම 3,221. | පාළුමසේන | පහත | 3 0 4 |
| 9026 | | | එම | එම | එම |
| 9104 | උඩුකිඳු උඩපලාත කෝරලේ පාළුම එම | සිතියම 3,276. | මහවෙලතැන්නේපහත | එම | 10 3 5 |
| 9105 | | | එම | සිතියම 3,293. | ඒල්කනවිටේ පහත |
| 9213 | උඩුකිඳු උඩපලාත අලවතුගොඩ | සිතියම 3,293. | එම | එම | 3 1 21 |
| 9231 | උඩුකිඳු උඩපලාත කෝරලේ කුමාරපිටියේගම | | එම | එම | 1 2 8 |
| 9232 | එම | සිතියම 3,299. | එම | එම | 3 3 25 |
| 9233 | එම | | එම | එම | 2 2 36 |
| 9234 | එම | සිතියම 3,299. | එම | එම | 2 1 9 |
| 9235 | එම | | එම | එම | 10 1 9 |
| 9236 | එම | එම | එම | එම | 1 2 19 |
| 9241 | උඩුකිඳු උඩපලාත තුගහලාව එම | — | කොනනඅරුවේවත්තේසේන | එම | 0 0 17 |
| 9242 | | | එම | එම | එම |
| B 500 | එම | | එම | එම | |

අක්කරයකට උත්සුම රුපියල් 10යි.

මෙම ඉඩම් ගැණ වැඩිදුර තොරතුරු සර්වේයර් ජනරාල්තුනාගොඩද, සිවිල්වේ සොබ්බේගේ ගැණ උග්‍ර පලයෙන් ආරක්ෂණ ඒජන්සි උත්තරාත්තේස් දෙපාර්තමේන්තුවෙන් ගැනීම.

ඉරාදර උතුරාත්තේස්ගේ ආඥාවලට,

වමරුඩි ඉම් කරන්,

මහ සෙනෙට්ස් මණ්ඩලය,

No. 684, P. OF U.

Colonial Secretary's Office,
Colombo, December 18, 1903.

ON Tuesday, February 2, 1904, at 1 P.M., the Government Agent for the Province of Uva will put up to auction, at his office in the Kachcheri, the under-mentioned portions of Crown Land, on the terms authorized by Government.

Six allotments of land situated in the Badulla District of the Province of Uva.

Preliminary plan 790.
Applicant—Nil.

| Lot. | Village. | Name of Land. | Description. | Extent. A. R. P. |
|---|---|------------------|--------------|---------------------|
| 2748 | Oetumbe in Oyapalata, Wiyaluwa | Pitamaruwapatana | Patana | 75 0 0 |
| Preliminary plan 825. Applicant—Mr. John Rettie. | | | | |
| 2877 | Angoda in Soranatotota korale, Wiyaluwa | Welkelepatana | Patana | 56 1 0 |
| Applicant—W. Siyatu Gamarala. | | | | |
| 2877½ | Angoda in Soranatotota korale, Wiyaluwa | Wataluapatana | Patana | 5 0 18 |
| 2878 | Do. | do. | do. | 65 0 15 |
| 2878½ | Do. | do. | do. | 1 0 18 |
| Preliminary plan 867. Claimant—Crown. Applicant—Nil. | | | | |
| 3007 | Iriwendumpola in Kandapalla korale of Wellawaya | Yaldurawatta | Chena | 5 0 25 |

Upset price,—Rs. 10 per acre.

Further information regarding these lands may be obtained from the Surveyor-General, and regarding conditions of sale from the Government Agent, Province of Uva.

By His Excellency's command,

EVERARD IM THURN,
Colonial Secretary.

No. 684, P. OF U.

විකි 1903ක්ව දෙසැම්බ් 18 වෙනි දින කොළඹ

මහ සෙක්කුකාරීන් උත්සාහයෙන් කන්යෝරුවාදිය.

උදාහරණයක් ලෙසින් මෙහි පහත සඳහන්වන ආණ්ඩුව සත්කම ඉවම ආණ්ඩුවේ නිකුත්වන ප්‍රකාරයට විකි 1904ක්ව පොදුවාර මස 2 වෙනි දිනට අනෙරුවාද පස්වරු 10 වැනිදා කවුච්චේදී වෙස්දෙසිකර විකුණනට යෙදෙනවා ඇත.

උදාහරණයක් ලෙසින් පලායේ පිහිටා තිබෙන බිම් කැබලි 6යි.

| කො. | ගම. | සිතියම 790. ඉඩමේ නම. | අන්දම. | උපරි. අ. ර. ප. |
|---|--------------------|-------------------------|--------|-------------------|
| 2748 | වැව්විමනපලාන මඩුකේ | පිට්මාලුවපතන | පතන | 75 0 0 |
| සිතියම 825. ඉල්ලුම්කාරයා—පී. ඩබ් උත්තෝන්. | | | | |
| 2877 | වැව්විමනපලාන | වැල්කැලේපතන | පතන | 56 1 0 |
| 2877½ | එම | විඳිලුවපතන | එම | 5 0 18 |
| ඉල්ලුම්කාරයා—වැල්කැලේ සීයාතු ගරුල. | | | | |
| 2878 | එම | වවිලුවපතන | — | 65 0 15 |
| 2878½ | එම | එම | එම | 1 0 18 |

සිතියම 867. ඉල්ලුම්කරයා කැනැ.

වැල්ලවිමනපලානේ කන්දපල්ලානේ රලේ ඉරිවැදුනුපොලා සල්ලුවපතන පතන 5 0 25

අත්කරගතට ලක්වුව රුපියල් 10යි.

මෙම ඉඩම් ඇණ වැඩිදුර කොරකුරු කරවීමට පහසු කැනගෙනද, විකිනීමේ කොන්දේසි කැණ උච්ච පලායේ ආණ්ඩුවේ ඒජන්ත උත්සාහයෙන් කන්දෙනවා ඇත.

ගරුකර උතුම්වනවනවෙසේ අඟුලෙය,

එවරුහි ඉම් කරන්,
මහසෙක්කුකාරීන් වමිහ.

No. 685, P. OF U.

Colonial Secretary's Office,
Colombo, December 19, 1903.

ON Thursday, February 4, 1904, at 1 P.M., the Government Agent for the Province of Uva will put up to auction, at his office in the Kachcheri, the under-mentioned portions of Crown Land, on the terms authorized by Government.

Three allotments of land situated in the Udukinda division of the Badulla District of the Province of Uva.

Preliminary plan 1,096. Applicants—Ratpahagedara Punchirala and Enderugollegedara Manikrala.
Claimant—Crown.

| Lot. | Village. | Name of Land. | Description. | Extent. A. R. P. | Upset Price per Acre. Rs. |
|------|---|---------------|--------------|---------------------|---------------------------------|
| 3591 | Boralanda in Dambawini-palata, Udukinda | Hapuwattegoda | Patana | 6 1 20 | 10 |

| Lot. | Village. | Name of Land. | Description. | Extent. | | Upset Price per Acre. Rs. |
|---------------------------------------|---|------------------|--------------|---------|-------|---------------------------|
| | | | | A. | R. P. | |
| Preliminary plan 624. Claimant—Crown. | | | | | | |
| 2510 | Kiruwagama in Medapalata korale of Udukinda | Katukitulewaguru | Patana | 5 | 3 37 | 10 |
| 2512 | Do. | Oleulpota | do. | 9 | 1 10 | 10 |

Further information regarding these lands may be obtained from the Surveyor-General, and regarding conditions of sale from the Government Agent, Province of Uva.

By His Excellency's command,
EVERARD IM THURN,
Colonial Secretary.

No. 685, P. OF U.

විෂ් 1903ක්වූ දෙසැම්බර් මස 19 වෙනි දින කොළඹ මහ සෙනෙකාරිස් උත්තාන්තේශ් කන්තෝරුවේදී.

උතුරු දිසාවේ ආණ්ඩුවේ ඒරන්ත උත්තාන්තේ මසින් මෙහි පහත සඳහන්වන ගණ්ඩුව සන්තක ඉඩම් ආණ්ඩුවේ නියෝගවල ප්‍රකාරයට විෂ් 1904ක්වූ පෙබ්‍රවාරි මස 4 වෙනි දින වූ ක්‍රිස්තියානු පස්වරු 1 ව බදුල්ලේ කවච්චිගේදී වෙන්දේසිකර විකුණන බව දෙසැම්බර් 1903 දී දැනුණු බව දැන.

උතුරු දිසාවේ බදුළු පලාතේ උඩුකිඳි කොව්ඩාසාය පිහිටා තිබෙන විමකැවෙලි පිටි සිසිම 1,096. ඉල්ලුම්කාරයා—රතපත්තේගෙදර පුත්තිරු සහ ඒබ්‍රාහාමයාලේ ගෙදර මැතිණරු. මම—දඹවිහි පලාතේ බොරලයේදී උඩුකිඳි. අක්කරයක් පවත්වන

| කො. | ඉඩමේ නම. | අයිතිකම් කීයන්හා. | අන්දම. | මහ. | ගහන. |
|------|-----------------|-------------------------------------|--------|-----|---------|
| 3591 | ගපුවත්තේගොඩ | ආණ්ඩුව | පහත | 6 | 1 20 10 |
| 2510 | සිසිම 624. | මම—උඩුකිඳි මැදපලාත කෝරලේ කාරවතා මම. | පහත | 5 | 3 37 10 |
| 2512 | සුබ්‍රහ්මාචාරිය | ආණ්ඩුව | පහත | 9 | 1 10 10 |

මෙම ඉඩම් ගැණ මැදිහිටු කාරණා කරවීමට ජනරජ කැනගෙය සහ එකිනෙකාට කොන්දේසි ගැණ උතුරු ආණ්ඩුවේ ඒරන්ත උත්තාන්තේගෙයද දැනගන්නට පුළුවන.

තරුකර උතුරු දිසාවේගෙයේ ආණ්ඩුවලය,
එවරුහි ඉම් හරින්,
මහසෙනෙකාරිස් මමක.

No. 686, P. OF U.

Colonial Secretary's Office,
Colombo, December 22, 1903.

ON Tuesday, February 9, 1904, at 1 P.M., the Government Agent for the Province of Uva will put up to auction, at his office in the Kachcheri, the under-mentioned portions of Crown Land, on the terms authorized by Government.

Ten allotments of land situated in the Badulla District of the Province of Uva.
Preliminary plan 1,042. Village—Therelagama in Dambagalla korale of Wellassa.
Applicant—Gangodagedara Meddumarala.

| Lot. | Name of Land. | Name of Claimant. | Description. | Extent. A. R. P. |
|--|----------------------|-------------------|------------------|------------------|
| 3457 | Kaduanawa | Crown | Paddy | 3 1 0 |
| Preliminary plan 1,048. Village—Dunumuwa in Medagam pattu of Wellassa. Applicant—Nil. | | | | |
| 3468 | Pahalakumburepitiya | Crown | Paddy | 0 2 12 |
| 3469 | Wanakapukindahena | do. | Chena | 4 2 28 |
| Preliminary plan 969. Village—Andawela in Bogoda korale of Yatikinda. Applicant—Mr. J. W. de Silva. | | | | |
| 3328 | Kirimadupatana | Crown | Patana | 6 0 25 |
| Preliminary plan 964. Village—Agampodigama in Kelangamuwa, Udapalata, Udukinda. Applicant—Nil. | | | | |
| 3307 | Purandandugalapatana | Crown | Patana | 0 3 13 |
| Preliminary plan 959. Village—Egodagama in Mahapalata korale of Udukinda. Applicant—Nil. | | | | |
| 3294 | Kudugalgodapatana | Crown | Patana | 3 3 17 |
| Preliminary plan 1,008. Village—Kebelladuwa in Yatipalata korale of Udukinda. Applicant—Nil. | | | | |
| Q 109 | Maligatennetenna | K. Bankiriya | Chena | 0 2 24 |
| Preliminary plan 1,037. Village—Poondulla in Gurupanwela of Palwatta korale of Bintenna. Applicant—N. Haramanis Appu. | | | | |
| 3434 | Galabandahena | Crown | Chena | 3 1 17 |
| Preliminary plan 1,015. Village—Kalupahana in Kandapalla korale of Wellawaya. Applicant—H. D. Hendrick Appuhamy. | | | | |
| 3396 | Kalupahanatenna | Crown | Chena | 1 3 38 |
| Preliminary plan 985. Village—Halatutenna in Kandapalla korale of Wellawaya. Applicant—Nil. | | | | |
| 3355 | Kotuagodellapatana | Crown | Chena and jungle | 1 1 4 |

Upset price,—Rs. 10 per acre.

Further information regarding these lands may be obtained from the Surveyor-General, and regarding conditions of sale from the Government Agent, Province of Uva.

By His Excellency's command,
EVERARD IM THURN,
Colonial Secretary.

No. 686, P OF U.

විමි 1903ක්වු දෙසැම්බර් මස 22 වෙනි දින කොළඹ මහ සෙක්‍රෙටාරිස් උත්තාන්තේශේ කන්තෝරුවේදීය.

ලංකාවේ ආණ්ඩුවේ ඒජන්ත උත්තාන්තේශේ විසින් මෙහි පහත සඳහන්වෙන ආණ්ඩුව සේවක ඉඩම් ආණ්ඩුවේ නියෝගවලට ප්‍රකාරයට විමි 1904ක්වු පෙබරවාරි මස 9 වෙනි දිනවු අහඹුවාද පස්වරු 10 බදුල්ලේ කවිවෙලි දේදී වෙන්දේසිකර විකුණනට යොදනවා ඇත.

ලංකාවේ බදුළු පලාතේ පිහිටා තිබෙන බිලිකැබෙලි 10ස.

| කො. | යම. | ඉඩමේ නම. | අයිතිකම් නිසන්තා—ආණ්ඩුව. | මහත. |
|-------|---|-----------------------------|---------------------------------|-----------|
| | | | අයිතිකම් නිසන්තා—කේ. රත්නිරියා. | අ. රු. ප. |
| 3457 | වෙල්ලස්සේ දඹගල්කෝරලේ කෙරලෙගම | කඩුඅනාව | කුඹුර | 3 1 0 |
| 3648 | වෙල්ලස්සේ මැදගත්පත්තුවේ දඩුමුල්ල | පහලකුඹුරේපිවිය වනකැපුකිදහේන | එම | 0 2 12 |
| 3469 | එම | සිතියම 969. | හේන | 4 2 28 |
| 3328 | සවිකිද බෝගොඩකෝරලේ අඳුවෙල | කිරිමඩපහන | පහන | 6 0 25 |
| | | සිතියම 964. | | |
| 3307 | උඩුකිද මහපලාත කේලන්ගමුවේ අගම්පොහිගම | පුරන්දමුගලපහන | එම | 0 3 13 |
| | | සිතියම 959. | | |
| 3294 | උඩුකිද මහපලාතකෝරලේ එගොඩගම | කුඹුගල්ගොඩපහන | එම | 3 3 17 |
| Q 109 | උඩුකිද සවිපලාතකෝරලේ කැබිල්ල දොව | මාලිගනාන්තේශේන | හේන | 0 2 24 |
| | | සිතියම 1,008. | | |
| 3434 | බිත්තෑන්තේ පල්ලවන්තකෝරලේ ගුරුපත්වෙල පුඹුල්ල | ගලබන්දහේන | හේන | 3 1 17 |
| | | සිතියම 1,037. | | |
| 3396 | වැල්ලවායේ කන්දපල්ලකෝරලේ කඵපහන | කඵපහනනැන්ත | හේන | 1 3 38 |
| | | සිතියම 985. | | |
| 3355 | වැල්ලවායේ කන්දපල්ලකෝරලේ හලාමුකැන්ත | කඩුඅගොඩැල්ලේපහන | හේන සහ කැලේ | 1 1 4 |

අත්කරයකට ලත්සුව රුපිහල් 10.

මෙම ඉඩම් ගැණ වැඩිදුර කාරනා සර්කිසර් ජනරාල් උත්තාන්තේශේ සහ විකිනිමේ කොන්දේසි ගැණ ලංකාවේ ආණ්ඩුවේ ඒජන්ත උත්තාන්තේශේද දිනගන්නට පුළුවන.

ගරුකර උතුමානන්තේශේ අඤ්චලෙස,
එවරුරි ඉමි තරුන්,
මහසෙක්‍රෙටාරිස් විමිහ.

LAND ACQUISITION NOTICES.

HAVING been duly directed by the Governor, with the advice of the Executive Council, acting under the provisions of "The Land Acquisition Ordinance of 1876," section 6, to take order for the acquisition of the following lands, required for a public purpose, namely, for the extension of the Leper Asylum at Hendala, to wit:—

Preliminary plan 11,983. Village—Hendala, Hekitta.

| Lot. | Name of Land. | Description. | Name of Claimant. | Extent. |
|-------|--------------------|-----------------|--------------------------------------|----------|
| | | | | A. R. P. |
| F 826 | Homederiagahawatta | Cocoanut garden | R. Maggonage Pedro Perera and others | 0 2 19 |
| G 826 | Do. | do. | T. Francisco Fernando | 0 3 5 |
| | | | | 1 1 24 |

I hereby give public notice, as required by section 7, that the Government proposes to take possession of the lands. All persons interested in the aforesaid lands are hereby required to appear personally or by agent before me at the Colombo Kacheheri on January 25, 1904, at 1 o'clock P.M., and to state the nature of their respective interests in the lands, and the amount and particulars of their claims to compensation for such interests.

The Kacheheri, Colombo, December 23, 1903. G. M. FOWLER, Government Agent.

MISCELLANEOUS NOTICES.

SPECIFICATION under section 51 of Ordinance No. 23 of 1889, as amended by section 14 of Ordinance No. 10 of 1891, showing the allotments of lands (including Crown land) liable for payment to the annual charge or rate not exceeding 50 cents per acre for the upkeep and maintenance of the **Waggaimodara Irrigation Works**; the names, so far as they can be ascertained, of the proprietors of such allotments; and the amount due upon each allotment.

Village—Metteremba. Preliminary plan 3,410.

| No. | Lot No. | Name of Land. | Name of Owner. | Extent. | | | Amount. |
|-----|---------|------------------------------|---|---------|----|----|---------|
| | | | | A. | R. | P. | Rs. c. |
| 1 | B 308 | Eluwilegodedoowa-addara | Crown | 6 | 0 | 6 | 2 59 |
| 2 | D 308 | Eluwilekumbura | Usgodage Aberan | 1 | 1 | 21 | 0 59 |
| 3 | E 308 | Do. | Crown | 1 | 0 | 12 | 0 46 |
| 4 | F 308 | Do. | do. | 1 | 0 | 5 | 0 44 |
| 5 | G 308 | Do. | do. | 1 | 1 | 39 | 0 64 |
| 6 | H 308 | Do. | Dondias Abewickrama | 10 | 2 | 35 | 4 61 |
| 7 | J 308 | Kekulamekumbura | Joseph de Silva Amerasinghe | 1 | 1 | 27 | 0 61 |
| 8 | K 308 | Do. | Sartiyas Jayasekara | 0 | 1 | 35 | 0 20 |
| 9 | L 308 | Do. | Crown | 0 | 2 | 17 | 0 26 |
| 10 | M 308 | Kadurugahaliadda | Metterembekanntatte Daniel, &c. | 1 | 0 | 6 | 0 44 |
| 11 | 7958 | Eluwilekumbura | Edmund Andrew Seneviratne | 2 | 1 | 1 | 0 97 |
| 12 | R 308 | Rukattanagahaliaddekumbura | Hinatigalakananige Pedrishamy, &c. | 0 | 0 | 33 | 0 9 |
| 13 | S 308 | Peragahaliadda | Metterembekanntatte Thewenis, &c. | 0 | 0 | 33 | 0 9 |
| 14 | T 308 | Kanattagewatta-addarakumbura | do. | 0 | 1 | 3 | 0 11 |
| 15 | U 308 | Kanattagewatteaddaraowita | do. | 0 | 0 | 37 | 0 10 |
| 16 | W 308 | Dippitiarerekumbura | Crown | 0 | 1 | 29 | 0 17 |
| 17 | C 310 | Takkotekumbura | Mahadurege Adiris | 1 | 3 | 14 | 0 79 |
| 18 | I 310 | Polduwekumbura | Polduwe Pansala | 0 | 1 | 30 | 0 19 |
| 19 | K 310 | Eluwila | Mahadurege Adiris, &c. | 4 | 0 | 12 | 1 75 |
| 20 | L 310 | Elabodeowita | Melegodege Hinniappu | 0 | 2 | 32 | 0 30 |
| 21 | M 310 | Galmatteaddara | Melegodege Adrian, &c. | 0 | 3 | 32 | 0 41 |
| 22 | Q 310 | Kadjugahaowita | do. | 0 | 1 | 25 | 0 17 |
| 23 | R 310 | Mullayawatteowita | Mahadurege Adiris, &c. | 0 | 1 | 34 | 0 20 |
| 24 | S 310 | Do. | do. | 0 | 1 | 31 | 0 19 |
| 25 | T 310 | Mullayawatteaddaraowita | do. | 0 | 2 | 8 | 0 23 |
| 26 | U 310 | Do. | do. | 0 | 0 | 36 | 0 10 |
| 27 | Y 310 | Galagawaowita | Crown | 0 | 1 | 20 | 0 16 |
| 28 | Z 310 | Do. | do. | 1 | 1 | 18 | 0 58 |
| 29 | A 311 | Eluwila | do. | 1 | 3 | 6 | 0 77 |
| 30 | C 311 | Galenewatteaddaraowita | Mahadurege Adiris, &c. | 0 | 3 | 35 | 0 42 |
| 31 | D 311 | Galendewatteaddaraowita | do. | 0 | 3 | 19 | 0 38 |
| 32 | E 311 | Eluwilekumbura | Crown | 2 | 1 | 31 | 1 5 |
| 33 | F 311 | Eluwila | do. | 1 | 1 | 3 | 0 54 |
| 34 | G 311 | Do. | do. | 1 | 0 | 2 | 0 43 |
| 35 | H 311 | Do. | do. | 1 | 0 | 20 | 0 48 |
| 36 | I 311 | Do. | do. | 0 | 3 | 15 | 0 36 |
| 37 | J 311 | Do. | do. | 1 | 1 | 3 | 0 54 |
| 38 | K 311 | Kadjugaha-addaraowita | Mahadurege Adiris, Bastian, &c. | 0 | 2 | 36 | 0 31 |
| 39 | L 311 | Do. | Mahadurege Cornelis, &c. | 0 | 3 | 39 | 0 43 |
| 40 | M 311 | Elabodeowita | Crown | 1 | 1 | 4 | 0 55 |
| 41 | N 311 | Watteaddaraowita | Mahadurege Danoris | 0 | 3 | 22 | 0 38 |
| 42 | P 311 | Moraduwa-addaraowita | do. | 0 | 1 | 15 | 0 15 |
| 43 | Q 311 | Moraduwa-addarakumbura | Melegodege Sinnoappu | 1 | 0 | 9 | 0 45 |
| 44 | R 311 | Moraduwa-addara or Eluwila | do. | 0 | 1 | 18 | 0 16 |
| 45 | S 311 | Do. | Crown | 1 | 3 | 2 | 0 75 |
| 46 | T 311 | Do. | do. | 1 | 0 | 36 | 0 52 |
| 47 | U 311 | Eluwila | do. | 0 | 2 | 24 | 0 28 |
| 48 | V 311 | Do. | do. | 1 | 3 | 17 | 0 80 |
| 49 | W 311 | Do. | do. | 1 | 0 | 17 | 0 47 |
| 50 | X 311 | Do. | do. | 1 | 1 | 7 | 0 55 |
| 51 | Y 311 | Do. | Umagilia Hakuruge Hingitto | 1 | 1 | 13 | 0 57 |
| 52 | Z 311 | Do. | Crown | 0 | 3 | 20 | 0 38 |
| 53 | A 312 | Do. | do. | 0 | 2 | 16 | 0 26 |
| 54 | B 312 | Do. | do. | 1 | 3 | 37 | 0 85 |
| 55 | C 312 | Hirimullewila | Hiyare Hakuruge Endoris, &c. | 2 | 2 | 3 | 1 8 |
| 56 | 7960 | Kale-eliya | Crown | 0 | 1 | 23 | 0 17 |
| 57 | H 312 | Kale-eliyakumbura | Goonesekara-arachchige Johannes, &c. | 1 | 3 | 38 | 0 85 |
| 58 | J 312 | Duwa-addarakumbura | do. | 0 | 2 | 24 | 0 28 |
| 59 | 7961 | Do. | Crown | 0 | 2 | 39 | 0 32 |
| 60 | L 312 | Kale-eliyakumbura | Usgodege Aberan | 1 | 1 | 25 | 0 60 |
| 61 | A 323 | Elabodaowita | Hendrick Paranawitana, &c. | 0 | 1 | 11 | 0 13 |
| 62 | B 323 | Wellamaga-addarakumbura | do. | 0 | 3 | 9 | 0 34 |
| 63 | C 323 | Do. | Arumapperuma-achchige Arnolis, &c. | 0 | 2 | 28 | 0 29 |
| 64 | I 323 | Niriliadda | Ahangama Nanayakkaragamege Don. Mathes, &c. | 0 | 2 | 14 | 0 25 |
| 65 | L 323 | Do. | Hendrick Paranawitana, &c. | 0 | 1 | 27 | 0 18 |
| 66 | Y 323 | Danattewala | do. | 2 | 0 | 25 | 0 92 |

| No. | Lot. No. | Name of Land. | Name of Owner. | Extent. | | Amount. Rs. c. |
|-------------------------|------------|--|--|----------|------|-------------------|
| | | | | A. R. P. | | |
| 67 | C 323 | Belibokkeaddarakumbura | George Paranawitana, &c. | 0 | 2 37 | 0 31 |
| 68 | F 324 | Pelawatteaddarakumbura | Ramanayakege Don Mathes, &c. | 0 | 3 21 | 0 38 |
| 69 | T 324 | Galagawaowita | Cyrus Wickremesinghe | 0 | 3 36 | 0 42 |
| 70 | U 324 | Do. | Cornelis Amerasiri Jayawardene, &c. | 0 | 3 25 | 0 39 |
| 71 | G 325 | Talahitiawekumbura | Joseph de Silva Amerasinghe | 0 | 3 25 | 0 39 |
| Preliminary plan 3,410. | | | | | | |
| 72 | T.P. 62454 | Polwattebeuekumbura | Ramanayakege Don Mathes, &c. | 1 | 2 0 | 0 64 |
| Preliminary plan 470. | | | | | | |
| 73 | E 311 | | | | | |
| | T.P. 75059 | Beerigodeaddara | George Paranawitana, &c. | 0 | 2 22 | 0 27 |
| Preliminary plan 3,410. | | | | | | |
| 74 | B 325 | Ela-addarakumbura | Hendrick Paranawitana, &c. | 0 | 3 16 | 0 36 |
| 75 | D 325 | Kale-eliyekumbura | Abangama Nanayakkaragama Don Mathes, &c. | 1 | 3 38 | 0 85 |
| 76 | E 325 | Hinatigalayawalekumbura | Hendrick Paranawitana, &c. | 1 | 1 3 | 0 54 |
| Village—Talpe. | | | | | | |
| 77 | 7962 | Kale-eliye-elluwila | Crown | 13 | 0 20 | 5 64 |
| 78 | P 312 | Ahangamegewatta-addara | Ahangamage Don Philippu, &c. | 0 | 2 30 | 0 29 |
| 79 | Q 312 | Ambegahapittaniaddarakumbura | Wellabege Diseneris, &c. | 0 | 0 31 | 0 8 |
| 80 | S 312 | Ahangamegewatteaddara <i>alias</i> | | | | |
| | | Polugederawatta-addara | Usagodege Aberan | 0 | 1 31 | 0 19 |
| 81 | V 312 | Eluwila | Crown | 8 | 2 25 | 3 72 |
| 82 | W 312 | Lindagawawatteaddarakumbura | Amerasinghe Don Seadoris, &c. | 1 | 0 32 | 0 52 |
| 83 | X 312 | Beligasaddarakumbura | The heirs of Charles Perera Goonetilleke, Notary | 1 | 0 33 | 0 52 |
| 84 | A 313 | Puwakgahakumbura | Hewahembanege Telohamy | 0 | 3 17 | 0 37 |
| 85 | C 313 | Eluwila | Crown | 1 | 3 12 | 0 78 |
| 86 | D 313 | Pahalegewatta-addarakumbura | do. | 5 | 0 8 | 2 17 |
| 87 | E 313 | Eluwila | do. | 1 | 1 8 | 0 54 |
| 88 | F 313 | Talgahawatteaddarapillewa | do. | 0 | 3 9 | 0 34 |
| 89 | G 313 | Eluwilekumbura | do. | 2 | 1 19 | 1 2 |
| 90 | N 313 | Eluwila-adderamahakekulama | do. | 6 | 3 0 | 2 90 |
| 91 | O 313 | Eluwileadderamahakekulama | do. | 4 | 0 17 | 1 76 |
| 92 | P 313 | Eluwileadderamahakekulama <i>alias</i> Mahapitawane | Kumarasinghearachchige Don Andris, &c. | 2 | 1 9 | 0 97 |
| 93 | K 322 | Madangaha-adderaowita | Pandikorallage Don Mathes, &c. | 0 | 1 25 | 0 17 |
| 94 | L 322 | Madangaha-adderakumbura | do. | 1 | 2 12 | 0 67 |
| 95 | V 325 | Godegewela | Don Lewis Wikremenayaka, &c. | 1 | 3 0 | 0 75 |
| 96 | Z 325 | Pattigawatteaddarakumbura | Cyrus Wickremesingha, &c. | 1 | 0 30 | 0 51 |
| 97 | C 326 | Welamedaowita | do. | 1 | 1 25 | 0 60 |
| 98 | F 326 | Welamedaowita or Paragabaowita | Cornelis Samaranayake, &c. | 1 | 0 5 | 0 44 |
| 99 | K 326 | Paswalekumbura <i>alias</i> Paragabaowita | Crown | 0 | 3 5 | 0 33 |
| 100 | M 326 | Paswaleumbura | Cyrus Wickremesinghe, &c. | 1 | 1 29 | 0 61 |
| 101 | R 326 | Kekulamakumbura | Kanattegamege Girigoris, &c. | 0 | 3 1 | 0 32 |
| 102 | U 326 | Meewalekumbura | do. | 1 | 2 4 | 0 65 |
| 103 | W 326 | Do. | Tantriwattege Don Mathes, &c. | 0 | 3 14 | 0 36 |
| 104 | Y 326 | Ukaswalekumbura | Deweligodegamege Simanhmy, &c. | 0 | 2 1 | 0 22 |
| 105 | B 327 | Do. | Ramanayakage Don Mathes, &c. | 1 | 2 5 | 0 65 |
| 106 | E 327 | Do. | do. | 0 | 1 13 | 0 13 |
| 107 | H 327 | Beraleliyekumbura | Gamekankanange Don Bastian, &c. | 0 | 0 34 | 0 9 |
| 108 | I 327 | Pitairrekumbura | Gamekankanange Don Thoronis, &c. | 0 | 2 6 | 0 22 |
| 109 | J 327 | Do. | Hinnihami Amerasingha, &c. | 0 | 2 6 | 0 22 |
| 110 | L 327 | Radagewilekumbura | Cyrus Wickremesinghe, &c. | 0 | 1 21 | 0 15 |
| 111 | T 327 | Do. | Crown | 0 | 0 26 | 0 7 |
| 112 | U 327 | Halgahakumbura | Gamekankanange Don Thoronis, &c. | 0 | 3 0 | 0 32 |
| 113 | V 327 | Dangahaowita | do. | 2 | 0 21 | 0 91 |
| 114 | Y 327 | Beraleliyekumbura | Gamekankanange Don Bastian, &c. | 2 | 0 26 | 0 92 |
| 115 | A 328 | Do. | do. | 0 | 3 17 | 0 86 |
| 116 | D 329 | Weligamawatteaddara <i>alias</i> Anthoniawatteaddara | Kanatttege Jayan, &c. | 0 | 1 21 | 0 15 |
| 117 | F 329 | Do. | do. | 2 | 0 23 | 0 91 |
| 118 | G 329 | Potuliaddekumbura | do. | 1 | 0 25 | 0 49 |
| 119 | J 329 | Mahawatteaddaraowita | Ramanayakage Don Cornelis, &c. | 1 | 3 12 | 0 78 |
| 120 | K 329 | Bokoleaddarakumbura | do. | 0 | 1 28 | 0 17 |
| 121 | L 329 | Dangahaowita | do. | 3 | 2 30 | 1 58 |
| 122 | O 329 | Kaluwagahakumbura | AlagiaHakuruge Babuwe, &c. | 0 | 3 19 | 0 37 |
| 123 | W 329 | Natchiakumbura | Joseph de Silva Amarasinghe | 1 | 0 38 | 0 53 |
| 124 | Y 329 | Ambegahakumbura | Massalahakuruge Edo, &c. | 0 | 1 38 | 0 20 |
| 125 | A 330 | Punchigewela | Ambewattehakuruge Babuwe, &c. | 0 | 3 12 | 0 35 |
| 126 | B 330 | Duwekumbura | do. | 1 | 0 6 | 0 44 |
| 127 | C 330 | Kaluwagaha or Potukumbura | Wijeweera Badahelavidanage Baban, &c. | 2 | 0 38 | 0 95 |
| 128 | D 330 | Kiralagahakumbura | Ambewattehakuruge Babuwe, &c. | 0 | 3 4 | 0 53 |
| 129 | E 330 | Mederigewatteaddarakumbura | Crown | 0 | 1 27 | 0 17 |
| 130 | I 330 | Kumbalgamawila | do. | 1 | 3 37 | 0 84 |

| Lot. | Lot No. | Name of Land. | Name of Owner. | Extent. | | Amount. | | |
|--|---------|--|---------------------------------------|----------|--------|---------|---|----|
| | | | | A. R. P. | Rs. c. | | | |
| 131 | J 330 | Diwelkumbura | Wijeweera Badahelage Baban, &c. | 0 | 3 | 7 | 0 | 33 |
| 132 | K 330 | Kekulamkumbura | do. | 1 | 0 | 28 | 0 | 50 |
| 133 | L 330 | Kumbalgamawila | do. | 0 | 1 | 33 | 0 | 19 |
| 134 | M 330 | Liyanegewatta-addara | Crown | 0 | 1 | 10 | 0 | 12 |
| 135 | N 330 | Eluwile-addara | do. | 0 | 3 | 0 | 0 | 32 |
| 136 | O 330 | Do. | do. | 0 | 0 | 19 | 0 | 5 |
| 137 | R 330 | Do. | do. | 0 | 0 | 7 | 0 | 2 |
| 138 | T 330 | Kumbalgamawila | Gurukandage Daniel, &c. | 7 | 1 | 18 | 3 | 13 |
| 139 | Z 330 | Do. | Wijeweera Badahelage Baban, &c. | 1 | 0 | 23 | 0 | 49 |
| 140 | A 331 | Duwewatta-addaraowita | Crown | 1 | 0 | 36 | 0 | 52 |
| Preliminary plan 470. | | | | | | | | |
| 141 | U 118 | Diwelkumbura | Wijeweera Badahelage Baban, &c. | 1 | 0 | 19 | 0 | 48 |
| 142 | K 116 | Natchilakumbura | Ambewatte Hakuruge Babuwe, &c. | 0 | 3 | 0 | 0 | 32 |
| 143 | C 113 | Radagewilekumbura | Cyrus Wickremesinghe, &c. | 1 | 0 | 14 | 0 | 46 |
| Village—Unawatuna. Preliminary plan 3,410. | | | | | | | | |
| 144 | E 331 | Walawwewatte or Giganegewatte-addara | Crown | 0 | 0 | 32 | 0 | 9 |
| 145 | H 331 | Pahalagewatta-addara | do. | 0 | 1 | 0 | 0 | 11 |
| 146 | K 331 | Koralagewatteaddarakumbura | do. | 0 | 2 | 0 | 0 | 22 |
| 147 | L 331 | Patabendigewatteaddarakumbura | Matarage Babunappu, &c. | 0 | 3 | 18 | 0 | 37 |
| 148 | N 331 | Halgahakumbura | Pussewale Hakuruge Salo, &c. | 0 | 1 | 32 | 0 | 20 |
| 149 | Q 331 | Potuliadda | Crown | 0 | 3 | 1 | 0 | 32 |
| 150 | T 331 | Gurukandeliaddekumbura | Pussewale Hakuruge Andris, &c. | 0 | 3 | 37 | 0 | 42 |
| 151 | V 331 | Gedara-addarakumbura | Gangeboda Hakuruge Siman, &c. | 0 | 2 | 17 | 0 | 26 |
| 152 | X 331 | Gamegepelawatteaddaraowita | Gamage Lewishamy, &c. | 1 | 2 | 20 | 0 | 69 |
| 153 | B 332 | Pandigepelawatta-addarakumbura | Ramanaikege Adrian, &c. | 0 | 3 | 35 | 0 | 41 |
| 154 | D 332 | Pandigewatta-addarakumbura | Usgodage Dingiappu, &c. | 0 | 2 | 22 | 0 | 27 |
| 155 | E 332 | Pandigemahawatta-addarakumbura | Vitanege Lokuhamy, &c. | 1 | 0 | 0 | 0 | 42 |
| 156 | G 332 | Pandigewatta-addarakumbura | Vitanege Don Siman, &c. | 3 | 1 | 7 | 1 | 40 |
| 157 | J 332 | Wattuwwatteaddara or Keragahakumbura | Masakorallage Don Aberan | 1 | 3 | 29 | 0 | 82 |
| 158 | K 332 | Do. | do. | 4 | 0 | 22 | 1 | 76 |
| Preliminary plan R 470. | | | | | | | | |
| 159 | J 116 | Baduaddarakumbura or Narawalajakumbura | Pussewale Hakuruge Salo, &c. | 1 | 2 | 18 | 0 | 68 |
| 160 | D 118 | Ampegewatteaddarakumbura | Narawale Liyanege Dines, &c. | 1 | 3 | 26 | 0 | 81 |
| Village—Kalehe. Preliminary plan 3,090. | | | | | | | | |
| 161 | P 268 | Kanganduweaddarakumbura | The heirs of Hadjar | 4 | 2 | 1 | 1 | 92 |
| 162 | Q 268 | Mudiansegekumbura and Muttetuwa | Meera Lebbe Marikkar, &c. | 8 | 1 | 36 | 3 | 61 |
| 163 | R 268 | Vidanegedara-addarakumbura | Meera Lebbe and Ismala Marikkar, &c. | 1 | 0 | 17 | 0 | 47 |
| 164 | S 268 | Do. | Sembekuttige Konne, &c. | 1 | 2 | 0 | 0 | 64 |
| 165 | R 269 | Ismalawatta-addarakumbura | Ahamadu Hadjar, &c. | 0 | 2 | 24 | 0 | 28 |
| 166 | S 269 | Ilanganduweaddarakumbura | Gabriel Goonewardene | 4 | 0 | 6 | 1 | 71 |
| 167 | T 269 | Muttettuwekumbura | Patchiritamby and Mohideen Saibo, &c. | 1 | 0 | 34 | 0 | 51 |
| 168 | U 269 | Ilanganduwa-addarakumbura | Gabriel Goonewardene | 0 | 2 | 19 | 0 | 26 |
| 169 | X 269 | Potuwilewagurekumbura | Bamberawanegge Andiris, &c. | 1 | 1 | 7 | 0 | 54 |
| 170 | Y 269 | Potuwilekumbura | Bamberawanegge Salman, &c. | 2 | 0 | 15 | 0 | 89 |
| 171 | Z 269 | Kosgahaliadda or Potuwilekumbura | Bamberawanegge Andiris, &c. | 0 | 2 | 15 | 0 | 25 |
| 172 | A 270 | Pasmulleiadda | do. | 0 | 3 | 7 | 0 | 34 |
| 173 | B 270 | Duwa-addarakumbura | Sembakuttege Konne, &c. | 8 | 0 | 33 | 3 | 49 |
| 174 | E 270 | Mudiansegeowita | The heirs of Simon Perera's estate | 7 | 2 | 28 | 3 | 26 |
| 175 | F 270 | Do. | Hiniduma Liyanegge Samuel and others | 2 | 0 | 38 | 0 | 95 |
| 176 | G 270 | Janchigewatta-addarakumbura | The heirs of Simon Perera's estate | 1 | 0 | 21 | 0 | 48 |
| 177 | L 270 | Radagewatta-addaraowita | Lokuge Lewis, &c. | 0 | 3 | 38 | 0 | 42 |
| 178 | M 270 | Kerangahawileowita | Crown | 1 | 0 | 6 | 0 | 44 |
| 179 | N 270 | Kerangahaowita | do. | 0 | 3 | 6 | 0 | 33 |
| 180 | P 270 | Hambuweowita | do. | 0 | 3 | 34 | 0 | 41 |
| 181 | Q 270 | Kosgahawela | do. | 1 | 3 | 10 | 0 | 77 |
| 182 | T 270 | Egodahawela or Kekulama | The heirs of Simon Perera's estate | 3 | 2 | 12 | 1 | 51 |
| 183 | U 270 | Pattiniawela | Crown | 2 | 3 | 0 | 1 | 17 |
| 184 | W 270 | Galagawaowita | do. | 2 | 1 | 7 | 0 | 98 |
| 185 | I 271 | Ambalanduwa-addara | Udumala Marikkar | 0 | 1 | 5 | 0 | 12 |
| 186 | O 271 | Oliyawaliaddarakadola | Crown | 0 | 0 | 16 | 0 | 4 |
| 187 | W 271 | Mahaowita | do. | 0 | 0 | 11 | 0 | 3 |
| 188 | B 272 | Ambalanduwa-addarakumbura | Meera Lebbe Abdul Kassim, &c. | 3 | 1 | 33 | 1 | 47 |
| 189 | M 274 | Naiduwa-addarakumbura | Ismala Marikkar and Deen Mahamadu | 2 | 2 | 38 | 1 | 16 |
| 190 | O 274 | Mahakumbura | Abdul Kassim | 5 | 3 | 34 | 2 | 53 |
| 191 | P 274 | Kadola | Crown | 12 | 1 | 14 | 5 | 24 |
| 192 | Q 274 | Do. | do. | 3 | 1 | 23 | 1 | 44 |
| 193 | V 274 | Do. | do. | 9 | 0 | 0 | 3 | 82 |
| 194 | V 274 | Oliyawaliaddarakadola | do. | 2 | 2 | 34 | 1 | 15 |

| Lot. | Lot No. | Name of Land. | Name of Owner. | Extent. | | Amount Rs. c. |
|---|---------|--|--|----------|------|------------------|
| | | | | A. R. P. | | |
| 195 | W 274 | Beliduwa-addarakadola | Kalehegamage Dondias, &c. | 3 | 1 27 | 1 45 |
| 196 | X 274 | Beliduwa-addarakumbura | Meera Lebbe Marikkar Abdul Rahi- man, &c. | 0 | 3 26 | 0 39 |
| 197 | Y 274 | Galmediduwa-addarakadola | Crown | 5 | 2 2 | 2 34 |
| 198 | Z 274 | Do. | do. | 3 | 1 4 | 1 39 |
| 199 | C 275 | Kaduruduwe-watta-addarakum- bura | do. | 1 | 0 31 | 0 51 |
| 200 | D 275 | Tunetikoregewatta-addarakum- bura | Patchiri Saibo, &c. | 2 | 0 33 | 0 94 |
| 201 | E 275 | Do. | Patchiri Tamby, &c. | 1 | 3 23 | 0 80 |
| 202 | 6863 | Ambalanduwa-addarakadola | Bawadu Marikkar Ahamadu Marik- kar | 1 | 1 4 | 0 54 |
| 203 | 6864 | Do. | do. | 1 | 0 36 | 0 52 |
| 204 | 6865 | Do. | do. | 3 | 0 0 | 1 27 |
| Village—Yatagama. | | | | | | |
| 205 | A 325 | Goroppewatta-addara | Hendrick Paranawitana, &c. | 0 | 3 2 | 0 32 |
| 206 | F 325 | Wetakeiyagaha or Potuwile- kumbura | Cyrus Wickremesinghe, &c. | 2 | 0 24 | 0 91 |
| 207 | H 325 | Egalahēnaddaradelgahakum- bura | do. | 1 | 0 26 | 0 49 |
| 208 | J 325 | Egala-addarakumbura | do. | 1 | 3 7 | 0 76 |
| 209 | H 328 | Pattinigewatta-addaraowita | Crown | 6 | 2 18 | 2 81 |
| 210 | N 328 | Mahapillewa | Cornelis Amarasiri Jayawardena, &c. | 0 | 2 12 | 0 24 |
| 211 | O 328 | Lihinimulleaddarakumbura | Metterembekanattagamage Nikulas, &c. | 1 | 2 29 | 0 71 |
| 212 | P 328 | Do. | do. | 0 | 1 24 | 0 17 |
| 213 | Q 328 | Galagawakumbura | do. | 1 | 3 18 | 0 79 |
| 214 | 6861 | Kadola | Crown | 4 | 1 39 | 1 91 |
| 215 | 6862 | Do. | do. | 2 | 0 2 | 0 85 |
| 216 | 6866 | Do. | do. | 0 | 1 36 | 0 20 |
| 217 | Q 272 | Ratgalduwekadola | do. | 0 | 1 9 | 0 13 |
| 218 | R 272 | Kadola | do. | 3 | 0 24 | 1 34 |
| 219 | S 272 | Do. | do. | 2 | 3 0 | 1 17 |
| 220 | T 272 | Roigewattekadola | do. | 0 | 2 19 | 0 26 |
| Village—Panagamuwa. | | | | | | |
| 221 | K 269 | Pansala-addarakumbura | Crown | 0 | 2 18 | 0 26 |
| 222 | L 269 | Eramudugaha-addarakumbura | Bamberagode Terunnanse, Hewa- manege Balahamy, &c. | 0 | 2 0 | 0 21 |
| 223 | N 269 | Eramudugaha-addarakumbura | Crown | 0 | 3 21 | 0 37 |
| 224 | P 269 | Ketakalaliadda | I. M. Habibu Mahammadu, &c. | 1 | 1 12 | 0 57 |
| Village—Habaraduwa. Preliminary plan 3,410. | | | | | | |
| 225 | 7931 | Kadola-addara Panwila and Indura | Crown and Don Elias de Silva, Police Officer | 9 | 0 22 | 3 89 |
| 226 | 7931½ | Kadola-addara Panwila | Crown | 0 | 2 3 | 0 22 |
| Preliminary plan 4,462. | | | | | | |
| 227 | Y 11993 | Haberaduwilla | Deonis de Alvis Samarasinhe | 4 | 0 0 | 1 70 |
| 228 | 484 | Do. | Edmund Andrew Seneviratne | 1 | 3 3 | 0 75 |
| 229 | 11994 | Pattiniaddara | Talpegamage Edwin Silva | 9 | 3 16 | 4 19 |
| 230 | 11997 | Kekulama | Dondias Abeyawickrama | 2 | 2 0 | 1 6 |
| 231 | 11998 | Do. | Edmund Andrew Seneviratne | 2 | 0 0 | 0 85 |
| Preliminary plan 3,410. | | | | | | |
| 232 | 7932 | Pattinia-addarawila | Boderagama Pansala | 4 | 3 10 | 2 5 |
| 233 | 7934 | Hunumeladuwa-addarakumbura, Ela-addara, and Dangahaliadda | Thommadure Cornelis, Kandege Balo, Degambodege Hiiniappu, and Ko- dagodegamege Don Andris, &c. | 5 | 1 28 | 2 31 |
| 234 | 7938 | Eradugoda and Radagekumbura | Dondias Abayawickrama, &c. | 4 | 1 27 | 1 89 |
| 235 | 7940 | Gingahwila | Crown | 7 | 0 6 | 2 99 |
| 236 | 7944 | Do. | do. | 0 | 0 25 | 0 7 |
| 237 | 7956 | Do. | do. | 0 | 0 35 | 0 9 |
| 238 | S 315 | Polwatteaddarakumbura | do. | 0 | 0 37 | 0 10 |
| 239 | T 315 | Paulawattekumbura | Kolabaddedurege Adrian, &c. | 0 | 1 0 | 0 11 |
| 240 | W 315 | Sultanbawagewela | Wedamullemadinage Adrian, &c. | 14 | 1 31 | 6 15 |
| 241 | X 315 | Haberaduwilla | Crown | 0 | 3 9 | 0 34 |
| 242 | Y 315 | Pansala-addarakumbura | Wedamullemadinage Hendrick, &c. | 0 | 2 3 | 0 22 |
| 243 | Z 315 | Haberaduwilla | Don Nikulas Wickremanayake, &c. | 10 | 0 30 | 4 33 |
| 244 | C 316 | Kewunkumbura <i>alias</i> Haberadu- wila | do. | 1 | 3 39 | 0 85 |
| 245 | D 316 | Wewelduwa-addarakumbura | Samuel de Silva Goonesekere | 3 | 1 36 | 1 48 |
| 246 | F 316 | Do. | Don Lewis de Silva Wickremanayake, &c. | 3 | 0 4 | 1 28 |
| 247 | I 316 | Sultanbawagewila | Wedamullemadinage Adrian, &c. | 2 | 3 28 | 1 24 |
| 248 | K 316 | Oliyageduwa-addarakumbura | Nambukarawadan ... Kolabaddedutege Haramanis, &c. | 2 | 7 | 0 65 |

| Lot. | Lot No. | Name of Land. | Name of Owner. | Extent. | | Amount. Rs. c. |
|------|---------|--|---|---------|-------|-------------------|
| | | | | A. | R. P. | |
| 249 | O 316 | Marakkalawila | Crown | 0 | 0 34 | 0 9 |
| 250 | P 316 | Danduhelakumbura | Godewattege Baboris, &c. | 3 | 3 21 | 1 68 |
| 251 | Q 316 | Marakkalayagewila | Don Porolis Goonewardene, &c. | 5 | 0 14 | 2 16 |
| 252 | R 316 | Habaraduwila | Horabokkege Sube and others | 1 | 2 34 | 0 73 |
| 253 | S 316 | Do. | Kumarawadu Allis and others | 1 | 1 15 | 0 58 |
| 254 | T 316 | Do. | Samuel de Silva Goonesekere | 0 | 2 0 | 0 21 |
| 255 | V 316 | Digenekumbura | Kiremanege Aberan and others | 3 | 1 32 | 1 47 |
| 256 | W 316 | Habaraduwila or Kadjugahawala | Don Nikulas Wickremanayake, &c. | 1 | 1 13 | 0 57 |
| 257 | X 316 | Kewanekumbura or Habera- wila | Jotiratne Wallamba Ganitage Pabiris, &c. | 1 | 2 22 | 0 70 |
| 258 | Y 316 | Habaraduwila or Hangedera- addara | Don Nikulas Wickremanayaka, &c. | 4 | 0 28 | 1 78 |
| 259 | Z 316 | Habaraduwila or Julianchige- kumbura | Samuel de Silva Goonesekere | 1 | 2 7 | 0 65 |
| 260 | A 317 | Goluhettigewila | Wedamullemadinage Dondiris, &c. | 1 | 2 35 | 0 73 |
| 261 | B 317 | Do. | Kapuhannedige Mathes, &c. | 0 | 1 33 | 0 20 |
| 262 | C 317 | Do. | Hewamathege Sinnobaba and others | 2 | 2 20 | 1 12 |
| 263 | D 317 | Do. | Baduge Arnolis and others | 0 | 2 21 | 0 27 |
| 264 | E 317 | Do. | Crown | 0 | 2 30 | 0 29 |
| 265 | F 317 | Hunguwilakumbura | Ettiligoda Jnwanis and others | 8 | 1 21 | 3 57 |
| 266 | G 317 | Awariakanatteaddarakumbura | Kirimanege Aberan and others | 1 | 3 11 | 0 77 |
| 267 | H 317 | Awariakanatteudumullekum- bura | Godawattege Ondiris and others | 0 | 3 5 | 0 33 |
| 268 | I 317 | Unagasaddarakumbura | Kirimanege Aberan and others | 0 | 2 32 | 0 30 |
| 269 | L 317 | Kadurugahakumbura | Crown | 0 | 2 23 | 0 27 |
| 270 | M 317 | Galkolegekumbura | Sartias Jayasekera and others | 3 | 2 0 | 1 49 |
| 271 | O 317 | Ihalagalagawawilekumbura | Don Nikulas Wickramanayake, &c. | 2 | 3 21 | 1 22 |
| 272 | Q 317 | Wilekumbura or Mahadenia- kumbura | Heenatigala Kanattege Kornelis, &c. | 2 | 0 5 | 0 86 |
| 273 | R 317 | Kiremekumbura | Heenatigala Kanattege Dinis, &c. | 2 | 0 4 | 0 86 |
| 274 | S 317 | Yonadeniakumbura | Kodagodegamage Peiris de Silva, &c. | 3 | 0 30 | 1 36 |
| 275 | U 317 | Lindalange or Udumullekum- bura or Kahatagahawatteudu- mulla | Don Nikulas de Silva Wickremanayake | 1 | 0 12 | 0 46 |
| 276 | E 318 | Korelegeduwaddarawila | Godewattege Orderis, &c. | 0 | 3 8 | 0 34 |
| 277 | F 318 | Marakkalawila | Don Porolis Goonewardena, &c. | 13 | 1 34 | 5 73 |
| 278 | 7963 | Mahadeniya | Attatege James | 2 | 0 3 | 0 86 |
| 279 | G 318 | Marakkalawila or Naiduwa- addara | Don Kornelis Abeyawickrama, &c. | 4 | 2 8 | 1 93 |
| 280 | H 318 | Hettinachchirannewatteaddara- kumbura | Don Elias Karunatilleka and others | 1 | 0 24 | 0 49 |
| 281 | J 318 | Do. | Koggala Palliye Guruge Johanis, &c. | 0 | 3 20 | 0 37 |
| 282 | K 318 | Kekulegewatta-addarakumbura | do. | 1 | 1 16 | 0 58 |
| 283 | L 318 | Tumoderakumbura | do. | 1 | 3 8 | 0 76 |
| 284 | M 318 | Unagasaddarakumbura | Deegodemanege Aberan and others | 0 | 1 37 | 0 21 |
| 285 | O 318 | Delgaha-addarakumbura and Mahaunneheliadda | Don Elias de Silva, Police Officer, and Boderagama Pansala | 2 | 3 32 | 1 25 |
| 286 | Q 318 | Ambagahaliadda | Horabokkege Sube and others | 1 | 1 15 | 0 58 |
| 287 | S 318 | Potuliadda (Potuwila) | Dondias de Silva Abeyawickrama, &c. | 1 | 0 6 | 0 44 |
| 288 | T 318 | Pinkumbura | do. | 0 | 3 8 | 0 34 |
| 289 | W 318 | Pahalnobaddarakumbura | Andrias Uluwita, &c. | 1 | 0 30 | 0 51 |
| 290 | Y 318 | Ihalanobaddarakumbura | Horabokkege Sube and others | 1 | 2 36 | 0 73 |
| 291 | 7971 | Timberiya | Crown | 0 | 1 35 | 0 20 |
| 292 | I 319 | Mudugamuwekumbura | do. | 1 | 3 2 | 0 75 |
| 293 | L 319 | Muttettuwekumbura | do. | 4 | 0 27 | 1 77 |
| 294 | M 319 | Pihillegodaudumulla | Don Andrias Uluwita and others | 1 | 0 11 | 0 45 |
| 295 | P 319 | Kurudanekumbura | Crown | 1 | 1 4 | 0 54 |
| 296 | Q 319 | Undiyekumbura | Don Kornelis Abeyawickrama, &c. | 1 | 0 17 | 0 47 |
| 297 | R 319 | Pahalakumbura | Crown | 1 | 3 10 | 0 77 |
| 298 | S 319 | Wetakeiyagaha or Habaradu- wilekumbura | Kodagodegamage Don Andris, &c. | 2 | 3 29 | 1 24 |
| 299 | T 319 | Bakmigaha-addarakumbura | Kodagodegamage Don Johanis, &c. | 0 | 2 27 | 0 28 |
| 300 | U 319 | Potuladdekumbura | Ahangamege Don Elias, &c. | 0 | 2 27 | 0 28 |
| 301 | Z 319 | Taladuwekumbura | Kodagodegamage Don Andris, &c. | 1 | 3 24 | 0 81 |
| 302 | B 320 | Delgahakumbura | Crown | 1 | 0 28 | 0 50 |
| 303 | C 320 | Do. | do. | 0 | 1 37 | 0 20 |
| 304 | D 320 | Do. | Ahangamege Don Elias and others | 0 | 2 8 | 0 23 |
| 305 | Y 320 | Muttagehliaddekumbura | Kirimanege Aberan and others | 0 | 0 27 | 0 7 |
| 306 | Z 320 | Do. | do. | 0 | 0 30 | 0 8 |
| 307 | A 321 | Ihalapattiya | Peellege Thoronis, &c. | 0 | 1 10 | 0 13 |
| 308 | B 321 | Pahalapattiya | Crown | 0 | 1 0 | 0 11 |
| 309 | C 321 | Do. | Kumarawadu Allis, &c. | 0 | 0 36 | 0 9 |
| 310 | D 321 | Ratgamaralahamingewila or Hatarahawulkumbura | do. | 0 | 2 20 | 0 27 |
| 311 | E 321 | Dehulkumbura | Kumarawadu Allis, &c. | 0 | 1 8 | 0 13 |
| 312 | F 321 | Ratgamaralahamingewila | Peellege Babappu, &c. | 0 | 3 10 | 0 35 |
| 313 | G 321 | Ratgamaralahamingekekulama | Kirimanege Matheshamy, &c. | 0 | 3 13 | 0 35 |
| 314 | H 321 | Ratgamaralahamingewila | Kirimanege Arnolis, &c. | 0 | 3 11 | 0 35 |
| 315 | I 321 | Ratgamaralahamingewila <i>alias</i> Delgaha-addara | Godewattege Andris, &c. | 0 | 2 28 | 0 29 |
| 316 | J 321 | Potukumbura or Kekulama | Kumarawadu Allis, &c. | 0 | 1 27 | 0 18 |

| Lot. | Lot No. | Name of Land. | Name of Owner. | Extent. | | Amount. |
|-------------------|---------|--|---|----------|--------|---------|
| | | | | A. R. P. | Rs. c. | |
| 317 | K 321 | Amthenegeakkere | Kirimanage Aberan, &c. | 0 | 3 32 | 0 40 |
| 318 | L 321 | Koralapagewila | do. | 0 | 3 15 | 0 36 |
| 319 | M 321 | Ratgamaralahamingewila Tittawaela | Deegodemanege Aberan, &c. | 1 | 0 7 | 0 44 |
| 320 | N 321 | Digona | Kirimanage Mathes, &c. | 0 | 2 29 | 0 29 |
| 321 | O 321 | Delgaha-addarakumbura | Ahangamage Bale, &c. | 0 | 2 19 | 0 26 |
| 322 | P 321 | Ratgamaralahamingewila | Kirimanage Aberan, &c. | 0 | 1 8 | 0 13 |
| 323 | Q 321 | Ihalatittanwala | do. | 0 | 1 2 | 0 11 |
| 324 | R 321 | Kolugederawatteaddarakumbura | Kirimanage Udaris, &c. | 0 | 0 30 | 0 8 |
| 325 | S 321 | Miniduwa-addarakumbura | Crown | 0 | 1 20 | 0 16 |
| 326 | T 321 | Do. | Kirimanage Aberan, &c. | 0 | 2 20 | 0 27 |
| 327 | U 321 | Kalugedarawatteaddarakumbura | do. | 0 | 0 31 | 0 8 |
| 328 | X 321 | Ratgamaralahamingewila | do. | 0 | 0 35 | 0 9 |
| 329 | Y 321 | Miniduwa-addarakumbura | Godewattege Andris, &c. | 0 | 3 27 | 0 39 |
| 330 | Z 321 | Bakmigaha-addarakumbura | Godewattege Baboris, &c. | 0 | 1 38 | 0 21 |
| 331 | A 322 | Do. | Crown | 0 | 0 38 | 0 10 |
| 332 | B 322 | Ratgamaralahamingewila, Amuhena-addarakumbura | Peellege Thoronis, &c. | 0 | 2 39 | 0 32 |
| 333 | C 322 | Midellagahaliaddeaddarakumbura | Kirimanage Aberan, &c. | 0 | 1 1 | 0 11 |
| 334 | D 322 | Ihala-amuhenaaddarakumbura | Crown | 0 | 0 34 | 0 9 |
| 335 | F 322 | Ratgamaralahamingewila | Kirimanage Aberan and others | 0 | 0 39 | 0 10 |
| 336 | G 322 | Do. | do. | 0 | 0 14 | 0 4 |
| 337 | H 322 | Didliadda | Kandage Konnehamy, &c. | 0 | 0 14 | 0 4 |
| 338 | E 205 | Danwattewelakumbura | Walgamege Theberis, &c. | 2 | 1 21 | 1 1 |
| 339 | G 205 | Ela-addarakumbura | Walgamege Dowanhamy, &c. | 1 | 2 3 | 0 64 |
| 340 | J 205 | Do. | Walgamege Carolis, &c. | 0 | 3 39 | 0 42 |
| 341 | K 205 | Do. | Crown | 0 | 1 9 | 0 13 |
| 342 | L 205 | Handiranweliekumbura | Wedamullemadinage Baboris, &c. | 0 | 0 15 | 0 4 |
| 343 | M 205 | Handiranwellekumbura <i>alias</i> Kotimullewatta-addaraowita | do. | 0 | 2 19 | 0 26 |
| 344 | N 205 | Ela-addarakumbura | Wedamullemadinage Mendoris, &c. | 1 | 1 25 | 0 60 |
| 345 | P 205 | Kabeliyawatta-addarakumbura | Tantrige Jaloris and others | 1 | 0 0 | 0 42 |
| 346 | Q 205 | Do. | Wedamullemadinage Mendoris, &c. | 0 | 0 28 | 0 7 |
| 347 | S 205 | Ela-addarakumbura | Tantrige Jaloris and others | 0 | 2 22 | 0 27 |
| 348 | T 205 | Do. | Walgamege or Wereduwege Dowis | 0 | 2 18 | 0 26 |
| 349 | U 205 | Do. | Walgamege Kowis, &c. | 0 | 1 16 | 0 15 |
| 350 | V 205 | Do. | Raigamkorelege Ango Appu and others | 0 | 2 34 | 0 30 |
| 351 | W 205 | Balubedda-addaraowita | Wellelota Pansala | 0 | 3 9 | 0 34 |
| 352 | Y 205 | Ela-addaraowita | Hinatigalamadinage Ceciliaana, &c. | 0 | 1 30 | 0 19 |
| 353 | B 206 | Wellelota-addarakoratuwa | Wedamullemadinage Adrian | 0 | 1 7 | 0 13 |
| 354 | D 206 | Haberaduwila or Godamaga-addara | Lankageganage Adrian and others | 0 | 2 12 | 0 24 |
| 355 | E 206 | Do. | Walgamege Tepo and others | 0 | 1 6 | 0 12 |
| 356 | F 206 | Do. | Nambukarawasan Kolabaddedurege Harmanis | 0 | 1 2 | 0 11 |
| 357 | G 206 | Do. | Crown | 0 | 1 3 | 0 11 |
| 358 | H 206 | Do. | do. | 0 | 1 4 | 0 12 |
| 359 | I 206 | Haberaduwila or Wellelota-watte-addara | Deonis de Silva Samarasinghe | 0 | 1 4 | 0 12 |
| 360 | J 206 | Haberaduwila or Godamaga-addara | Walgamege or Weraduwege Cornelis, &c. | 0 | 1 4 | 0 12 |
| 361 | K 206 | Do. | Deonis de Silva Samarasinghe | 0 | 0 33 | 0 9 |
| 362 | L 206 | Do. | Crown | 0 | 1 5 | 0 12 |
| 363 | M 206 | Haberaduwila or Galuwekumbura | Walgamege Salindo, &c. | 4 | 1 19 | 1 86 |
| 364 | N 206 | Haberaduwila or Kiralagaha-addara | do. | 0 | 1 25 | 0 18 |
| 365 | O 206 | Do. | Wedamullemadinage Adrian, &c. | 2 | 0 30 | 0 98 |
| 366 | P 206 | Haberaduwila or Goluwekratuwepahala | Wedamullemadinage Baboris, &c. | 0 | 1 30 | 0 19 |
| 367 | Q 206 | Haberaduwila or Goluwe-addarakumbura | Tantrige Urudias and others | 3 | 0 22 | 1 33 |
| 368 | R 206 | Haberaduwila or Makandugode-addara | Tantrige Don Juwanis | 0 | 2 32 | 0 30 |
| 369 | T 206 | Makandugodeaddarakumbura | Tantrige Urudias, &c. | 0 | 2 29 | 0 29 |
| 370 | U 206 | Do. | do. | 0 | 2 6 | 0 23 |
| 371 | V 206 | Haberaduwila or Eluwila | Pandigamage Andiris, &c. | 4 | 0 0 | 1 70 |
| 372 | W 206 | Makandugodeaddarakumbura | Tantrige Don Juwanis | 4 | 0 36 | 1 80 |
| 373 | Y 206 | Haberaduwila or Eluwila | Pandigamage Andiris, &c. | 1 | 1 31 | 0 62 |
| 374 | R 305 | Kale-eliyekumbura | Walgamage Sinno, &c. | 0 | 0 7 | 0 2 |
| Village—Pitiduwa. | | | | | | |
| 375 | W 319 | Kohuwalakumbura | Abangamage Don Elias, &c. | 1 | 2 17 | 0 68 |
| 376 | Y 319 | Radaliaddekumbura | Pitiduwaradage Juwanis, &c. | 0 | 1 13 | 0 14 |
| 377 | E 320 | Godawakumbura | Kalawitigode Pansala | 0 | 2 28 | 0 29 |
| 378 | F 320 | Beligahaliaddekumbura | Don Lewis de Silva Wickremenayaka | 0 | 2 11 | 0 24 |
| 379 | H 320 | Do. | Pallege Kaluappu, &c. | 0 | 0 21 | 0 5 |
| 380 | I 320 | Do. | Crown | 0 | 1 10 | 0 13 |
| 381 | J 320 | Potuliadda | Koggala Palliyeguruge Johanis, &c. | 1 | 0 22 | 0 48 |
| 382 | K 320 | Pasmullekumbura | Peellege Don Bastian, &c. | 0 | 3 24 | 0 38 |

| Lot. | Lot. No. | Name of Land. | Name of Owner. | Extent. | | | Amount. |
|----------------------|----------|------------------------------------|--|---------|----|----|---------|
| | | | | A. | R. | P. | Rs. c. |
| 383 | L 320 | Eldandekumbura | Don Deonis de Alwis Samarasinghe, &c. | 1 | 0 | 7 | 0 44 |
| 384 | M 320 | Liyanatantriyakumbura | Digodemanage Aberan, &c. | 0 | 3 | 15 | 0 36 |
| 385 | N 320 | Liyanedurayagekumbura | Andris Ubuwita, &c. | 0 | 2 | 28 | 0 29 |
| 386 | O 320 | Irawalle Dugodeyayekumbura | Kirimanage Aberan, &c. | 0 | 2 | 0 | 0 21 |
| 387 | P 320 | Do. | Attatege Semappu, &c. | 0 | 2 | 21 | 0 27 |
| 388 | R 320 | Godakumbura | Kirimanage Aberan, &c. | 0 | 1 | 17 | 0 15 |
| 389 | S 320 | Miwaluwekumbura | Attatege Semappu, &c. | 0 | 2 | 30 | 0 30 |
| 390 | T 320 | Do. | Kirimanage Aberan, &c. | 0 | 2 | 9 | 0 24 |
| 391 | V 320 | Weligamayageirawallekumbura | Boderagama Pansala | 0 | 2 | 23 | 0 27 |
| 392 | W 320 | Miwaladuwa | Crown | 0 | 1 | 3 | 0 12 |
| Village—Hinaitigala. | | | | | | | |
| 393 | K 305 | Gerietakumbura | Ratmaliduwa Badeturuge Samido, &c. | 2 | 3 | 14 | 1 21 |
| 394 | N 305 | Kopperegewatta-addarakumbura | Weraduage Saralias, &c. | 0 | 2 | 0 | 0 21 |
| 395 | P 305 | Kotimullawatta-addara | Wedamullemadinage Sinno, &c. | 0 | 1 | 11 | 0 14 |
| 396 | V 305 | Dehigahawatta-addarakumbura | Walgamege Dowis, &c. | 0 | 0 | 1 | — |
| 397 | W 305 | Demalawalaowita | Walgamege Ewenis, &c. | 1 | 2 | 5 | 0 65 |
| 398 | X 305 | Eluwilekumbura | Weraduwege Janeris, &c. | 2 | 3 | 37 | 1 27 |
| 399 | C 306 | Do. | Jotiratne Wallambeganitege Pabiris, &c. | 12 | 0 | 8 | 5 12 |
| 400 | D 306 | Kotiduwewatta-addarakumbura | Weraduage Saraliyas, &c. | 3 | 1 | 0 | 1 38 |
| 401 | F 306 | Kandewatta-addarakumbura | Badaturuge Elias, &c. | 1 | 0 | 34 | 0 52 |
| 402 | H 306 | Eluwilekumbura | Wedamullemadinage Adirian, &c. | 16 | 0 | 25 | 6 87 |
| 403 | I 306 | Pahalaminekumbura | Weerasinghe Arachchige Don Andiris, &c. | 1 | 1 | 34 | 0 63 |
| 404 | J 306 | Do. | do. | 0 | 3 | 24 | 0 38 |
| 405 | L 306 | Liyanegekandewatta-addarakumbura | Kanattege Siman, &c. | 0 | 2 | 2 | 0 22 |
| 406 | M 306 | Ketaduwa-addarakumbura or Kekulama | Baddegameganitege Wattuwa, &c. | 1 | 0 | 21 | 0 48 |
| 407 | N 306 | Pitawanekumbura | Jotiratnewallambaganitege Pabiris, &c. | 1 | 0 | 29 | 0 50 |
| 408 | P 306 | Marakkaladuwa-addarakumbura | do. | 1 | 1 | 10 | 0 56 |
| 409 | Q 306 | Wetakeiyagahawatta-addarakumbura | Palliyege Babunhamy and Udupohona Viharaya | 0 | 3 | 15 | 0 36 |
| 410 | R 306 | Elatotemunekumbura | Weerasinghe Arachchige Don Andiris | 1 | 1 | 31 | 0 62 |
| 411 | S 306 | Do. | Talpe Guruge Siman Ferdinandus, &c. | 1 | 0 | 20 | 0 48 |
| 412 | V 306 | Mahapita-addarakumbura | Jotiratnewallambaganitege Pabiris, &c. | 1 | 1 | 17 | 0 58 |
| 413 | X 306 | Egodapita-addarakumbura | do. | 0 | 0 | 33 | 0 9 |
| 414 | Y 306 | Dangahaliyadda | Don Andris Wickremesinghe, &c. | 0 | 1 | 14 | 0 15 |
| 415 | Z 306 | Kirillegaha-addarakumbura | Boderagama Don Dines, &c. | 2 | 1 | 38 | 1 6 |
| 416 | B 307 | Beligaha-addarakumbura | do. | 1 | 0 | 12 | 0 46 |
| 417 | D 307 | Potugodella | Midigaspege Don Dines, &c. | 1 | 0 | 0 | 0 42 |
| 418 | E 307 | Galagawadeniyakumbura | do. | 2 | 0 | 0 | 0 35 |
| 419 | F 307 | Nemimawatta-addarakumbura | Midigaspege Babappu | 1 | 2 | 2 | 0 64 |
| 420 | J 307 | Galduwa-addarakumbura | Joseph de Silva Amerasinghe | 4 | 2 | 12 | 1 95 |
| 421 | K 307 | Gedimbeduwa-addarapahamunekumbura | do. | 2 | 2 | 8 | 1 8 |
| 422 | O 307 | Pahamunekumbura | Wedamulle Madinage Harmanis, &c. | 2 | 0 | 32 | 0 94 |
| 423 | P 307 | Do. | Crown | 1 | 0 | 4 | 0 48 |
| 424 | Q 307 | Do. | Weerasingha-arachchige Andiris, &c. | 2 | 1 | 30 | 1 5 |
| 425 | R 307 | Do. | Weraduwege Agilis, &c. | 1 | 2 | 5 | 0 65 |
| 426 | S 307 | Pahamunekumbura or Kandanelhela | Walgamage Ewenis, &c. | 1 | 1 | 15 | 0 58 |
| 427 | T 307 | Do. | Udupohona Wiharaya, Weraduwege Dowis, &c. | 0 | 2 | 5 | 0 23 |
| 428 | U 307 | Euwila | Prolis Goonewardene and Elias Seneviratne | 7 | 0 | 26 | 3 5 |
| 429 | V 307 | Galduwa-addarakumbura | Joseph de Silva Amarasinghe | 1 | 0 | 0 | 0 42 |
| 430 | W 307 | Dombagaha-addarakumbura | Weerasingha-arachchige Don Allis | 6 | 2 | 9 | 2 79 |
| 431 | Y 307 | Induwewatteaddara | Crown | 0 | 3 | 7 | 0 34 |
| 432 | Z 307 | Duwa-addaraliadda | Joseph de Silva Amarasinghe | 0 | 3 | 3 | 0 33 |
| 433 | Y 308 | Nelligahaliaddeowita | Usgodege Aberan | 0 | 0 | 37 | 0 10 |
| 434 | Z 308 | Nelligahaliaddeowitekumbura | do. | 0 | 0 | 21 | 0 6 |
| 435 | A 309 | Muttagealiadda | do. | 0 | 1 | 3 | 0 12 |
| 436 | B 309 | Pitawanekumbura | do. | 1 | 2 | 4 | 0 65 |
| 437 | C 309 | Depelhariyekumbura | Crown | 1 | 0 | 22 | 0 49 |
| 438 | E 309 | Pitairakumbura | Liyanage Manan Appu and H. H. Allishamy, &c. | 0 | 1 | 28 | 0 18 |
| 439 | F 309 | Pitairra-addara | do. | 0 | 1 | 2 | 0 11 |
| 440 | G 309 | Pitairrakumbura | do. | 0 | 2 | 10 | 0 27 |
| 441 | H 309 | Pelawatta-addara | Kankanage Christian, &c. | 0 | 1 | 31 | 0 19 |
| 442 | I 3 9 | Puwakdanduwalakumbura | Kosmullege Christian, &c. | 0 | 0 | 38 | 0 10 |
| 443 | K 309 | Kankanigekekuladdarakumbura | Hinaitigalakankanage Pedris, &c. | 0 | 2 | 24 | 0 28 |
| 444 | M 309 | Kanattegekekuladdarakumbura | Kanattege Daniel, &c. | 0 | 3 | 36 | 0 41 |
| 445 | O 309 | Goipalagodegekekuladdarakumbura | Telikadaguruge Poonelis Appuhamy | 1 | 0 | 0 | 0 42 |
| 446 | Q 309 | Kekulameliyaddekumbura | Hinaitigala Kankanage Pedrishamy | 0 | 3 | 6 | 0 33 |
| 447 | R 309 | Kekulama | Joseph de Silva Amerasinghe | 1 | 3 | 9 | 0 77 |
| 448 | S 309 | Do. | Edmund Andrew Seneviratne | 1 | 0 | 19 | 0 48 |
| 449 | T 309 | Galagawakekulama | Kodagodegamage Don Andris | 0 | 3 | 13 | 0 35 |
| 450 | U 309 | Addarawatta-addarapitairra | do. | 1 | 0 | 28 | 0 50 |

| Lot. | Lot No. | Name of Land. | Name of Owner. | Extent. | | Amount. Rs. c. |
|---------------------|---------|--|--|---------|-------|-------------------|
| | | | | A. | R. P. | |
| 451 | V 309 | Ganimeowita | Don Lewis de Silva Wickremanayaka | 1 | 0 4 | 0 43 |
| 452 | W 309 | Wikirakumbura | Ukwattedurage Thepanis, &c. | 0 | 2 9 | 0 23 |
| 453 | X 309 | Do. | do. | 2 | 2 9 | 1 9 |
| 454 | Z 309 | Ganimeowita | Crown | 1 | 0 29 | 0 50 |
| 455 | B 310 | Paragahaliadda | Mahadurage Adiris, &c. | 1 | 0 34 | 0 52 |
| 456 | Q 313 | Bolugodekumbura | Don Nikulas Wickremanayaka, &c. | 0 | 2 25 | 0 28 |
| 457 | R 313 | Mapanegekumbura | Weerasinghe Arachchige Don Abraham, &c. | 0 | 3 21 | 0 38 |
| 458 | S 313 | Pattiniyairawellekumbura | Kodagodegamage Peris, &c. | 1 | 0 11 | 0 45 |
| 459 | T 313 | Pallewelakumbura | Kanattege Siman, &c. | 1 | 0 26 | 0 49 |
| 460 | U 313 | Denaliadda | Acharige Janis, &c. | 0 | 0 36 | 0 10 |
| 461 | V 313 | Do. | Weerasingha Arachchige Don Andris, &c. | 0 | 0 39 | 0 10 |
| 462 | W 313 | Depeleliadda | Kanattege Bastian, &c. | 0 | 1 19 | 0 16 |
| 463 | X 313 | Do. | Talpeguruge Anthonis, &c. | 0 | 0 36 | 0 10 |
| 464 | Y 313 | Godawattakumbura | Talikedaguruge Puchiappuhamy, &c. | 0 | 2 4 | 0 22 |
| 465 | Z 313 | Haliatmagekumbura | Kanattege Dines, &c. | 0 | 2 28 | 0 29 |
| 466 | A 314 | Do. | Don Nikulas Wickremanayake, &c. | 1 | 2 12 | 0 67 |
| 467 | C 314 | Ihalawalekumbura | Jotiratne Wallambe Ganitege Pabiris, &c. | 1 | 3 10 | 0 77 |
| 468 | D 314 | Mannhegewilakumbura | Hettihewage Philippu, &c. | 1 | 2 26 | 0 71 |
| 469 | E 314 | Welegewila or Mahawilekele | Don Niklas Wickremanayaka, &c. | 2 | 1 36 | 1 6 |
| 470 | F 314 | Midigahaliadda | Kodagodagamage Peeris, &c. | 1 | 1 36 | 0 63 |
| 471 | G 314 | Pallewalekumbura and Ninde-liadda | do. | 2 | 3 28 | 1 24 |
| 472 | H 314 | Kaukanigenindeliadda | Elias de Silva Seneviratne, &c. | 0 | 1 26 | 0 18 |
| 473 | I 314 | Pinnindeliadda | Udnpohona, Ranwalagoda Wihare and others | 0 | 1 36 | 0 20 |
| 774 | J 314 | Helpitakumbura | Jotiratne Wallambe Ganitege Pabiris, &c. | 0 | 2 31 | 0 31 |
| 475 | K 314 | Nikamagenindeliadda | Kanattege Bastian, &c. | 0 | 0 33 | 0 9 |
| 476 | L 314 | Kottiliyaddaguruge and Madinage Kottiliadda | do. | 1 | 3 3 | 0 75 |
| 477 | M 314 | Polhena-addarakumbura | Badaturuge Sinno, &c. | 1 | 3 22 | 0 80 |
| 478 | N 314 | Hambanemahakumbura | Sartias Jayasekere, &c. | 3 | 0 15 | 1 32 |
| 479 | O 314 | Kohileliadda | Palliyege Babunhamy, &c. | 2 | 3 2 | 1 17 |
| 480 | P 314 | Palliagekohilaliadda | Don Andiris Wickremesinghe, &c. | 0 | 1 30 | 0 19 |
| 481 | Q 314 | Atakandegokohilaliadda | Weerasinghe-arachchige Puchibaba, &c. | 0 | 1 3 | 0 12 |
| 482 | U 314 | Welagawamalwilekumbura or Galagawawilekumbura | Weerasinghe-arachchige Don Andris, &c. | 0 | 3 35 | 0 41 |
| 483 | V 314 | Galagawamalwilekumbura | Sartias Jayasekere, &c. | 1 | 1 23 | 0 59 |
| 484 | W 314 | Malwila | Kanattege Simon, &c. | 0 | 2 29 | 0 29 |
| 485 | X 314 | Iragahaliadda | Simon Ferdinandus, &c. | 0 | 1 29 | 0 18 |
| 486 | Y 314 | Maragaha-addarakumbura | Jotiratne Wallambe Ganitege Pabiris, &c. | 1 | 0 22 | 0 48 |
| 487 | Z 314 | Ambegaha-addarakumbura | Badaturuge Sinno, &c. | 1 | 2 4 | 0 65 |
| 488 | A 315 | Bakmigaha-addarakumbura | Hewamathesge Sinno, &c. | 2 | 1 2 | 0 96 |
| 489 | B 315 | Kadurugahawalaliadda | Kanattege Siman, &c. | 2 | 0 3 | 0 86 |
| 490 | C 315 | Kewunkumbura | Wallamba Ganitege Pabiris, &c. | 3 | 2 1 | 1 49 |
| 491 | E 315 | Kekulamekumbura | Kalehelokuge Carolis, &c. | 0 | 3 20 | 0 37 |
| 492 | F 315 | Do. | do. | 0 | 2 0 | 0 21 |
| 493 | G 315 | Bokelekumbura | Badaturuge Pedris, &c. | 1 | 1 22 | 0 59 |
| 494 | H 315 | Siyambalagahawatta-addarakumbura | Hewamathesge Sinnobaba, &c. | 0 | 3 35 | 0 41 |
| 495 | I 315 | Do. | do. | 0 | 3 0 | 0 32 |
| 496 | J 315 | Kongahawatta-addara or Katupolgahawatta-addara | Badaturuge Pedris, &c. | 0 | 2 25 | 0 28 |
| 497 | L 315 | Kottileagahawatta-addarakumbura | Ratmaliduwa Badaturuge Thomis, &c. | 0 | 2 24 | 0 28 |
| 498 | N 315 | Do. | Badaturuge Babatcho, &c. | 0 | 2 19 | 0 27 |
| 499 | O 315 | Godamagawatta-addarakumbura | Wedamulle Madinage Baron, &c. | 0 | 2 8 | 0 23 |
| 500 | P 315 | Welletotawatta-addarakumbura | Crown | 0 | 1 26 | 0 18 |
| 501 | A 316 | Kewunkumbura | Mirihanduwege Maginis, &c. | 1 | 1 21 | 0 58 |
| 502 | B 316 | Kewunkumbura | Don Lewis Wickremanayaka and Kottowagamege Thoronis, &c. | 5 | 0 24 | 2 19 |
| 503 | C 134 | Galagawakumbura | Don Cornelis Samarasinghe | 1 | 3 21 | 0 80 |
| 504 | V 134 | Haliyaliadda | Kodagodagamage Pieris, &c. | 0 | 1 14 | 0 15 |
| Village—Metterambe. | | | | | | |
| 505 | D 310 | Midellagahaowita | Not benefited | 0 | 0 38 | 0 10 |
| 506 | P 322 | Do. | do. | 0 | 1 16 | 0 15 |
| 507 | R 322 | Kitulgahakumbura | do. | 0 | 1 19 | 0 16 |
| 508 | T 322 | Kitulgahakumburaowita | do. | 0 | 1 4 | 0 12 |
| 509 | U 322 | Do. | do. | 0 | 3 18 | 0 35 |
| 510 | Y 322 | Do. | do. | 0 | 1 26 | 0 18 |
| 511 | E 323 | Elabodaowita | do. | 1 | 0 6 | 0 44 |
| 512 | M 323 | Niriliadda | do. | 0 | 2 8 | 0 23 |
| 513 | P 323 | Belibokkeaddaraowita | do. | 0 | 0 37 | 0 10 |

| No. | Lot No. | Name of Land. | Name of Owner. | Extent. | | | Amount. |
|---|---------|---|-------------------------------------|---------|------|-----|---------|
| | | | | A. | R. | P. | Rs. c. |
| 514 | R 323 | Galagawakumbura | Not benefited | 0 | 0 | 22 | 0 6 |
| 515 | S 323 | Galagawa-addara | do. | 0 | 0 | 13 | 0 3 |
| 516 | G 324 | Migahawatta-addarakumbura | do. | 0 | 3 | 30 | 0 40 |
| 517 | J 326 | Pinkumbura | do. | 0 | 2 | 3 | 0 33 |
| Village—Yatagama. | | | | | | | |
| 518 | E 328 | Pelaketia-addarakumbura | Not benefited | 0 | 3 | 29 | 0 42 |
| 519 | R 328 | Rangagahaowita | do. | 10 | 3 | 28 | 4 56 |
| Village—Habaraduwa. | | | | | | | |
| 520 | 7935 | Kiralagahakumbura | Not benefited | 5 | 3 | 4 | 2 45 |
| Preliminary plan 3,090. Village—Katugoda. | | | | | | | |
| 521 | | Ambagahawela | Don Davith Abewickreme | 2 | 1 | 8 | 1 4 |
| 522 | T 268 | Kajjugaha-addarakumbura | Kunji Bawa Adderaman of Katugoda | 2 | 0 | 32 | 0 94 |
| 523 | U 268 | Dombagaha-addara | Janchiyawasan Silundu | 0 | 2 | 34 | 0 30 |
| 524 | E 269 | Anangoda-addara | Hinni Babun | 2 | 2 | 19 | 1 11 |
| 525 | A 269 | Runagoda-addarakumbura | Bawa Marikar Udumala Marikar | 2 | 1 | 12 | 0 99 |
| 526 | C 269 | Maddumageduwekumbura | Udumala Marikar and others | 3 | 0 | 38 | 1 37 |
| 527 | L 272 | Talgaspittaniye (Kebella) Kadola | K. Hadjar and others | 0 | 1 | 2 | 0 11 |
| 528 | M 272 | Koswatta-addarakadola | Not benefited | 2 | 1 | 15 | 1 0 |
| 529 | N 272 | Pahalawattekadola | Kassim Lebbe Marikar | 0 | 2 | 0 | 0 24 |
| 530 | O 272 | Do. | do. | 1 | 1 | 5 | 0 54 |
| 531 | P 272 | Mahakandeweligewatta | Hadjar and others | 0 | 3 | 30 | 0 40 |
| 532 | W 272 | Bambagala-addarakumbura | Osen Bawa Abdul Bahimen | 0 | 2 | 8 | 0 23 |
| 533 | X 272 | Do. | Kasila Marikar Kadar Saibu | 1 | 1 | 14 | 0 57 |
| 534 | Y 272 | Punchiduwekumbura | Pichchi Bawa and others | 6 | 0 | 14 | 2 60 |
| 535 | A 273 | Nugaduwa watti-addarakekulann- owita | Sinne Lebbe Maricar Mahamadu Hanifa | 2 | 2 | 20 | 1 11 |
| 536 | D 273 | Mudiyansegekumbura | Crown | 20 | 2 | 9 | 8 73 |
| 537 | E 273 | Do. | Koju Mahammadu and others | 3 | 0 | 29 | 1 34 |
| 538 | F 273 | Talapategalagawapahalakumbura | Makan Thamby and others | 4 | 1 | 10 | 1 83 |
| 539 | G 273 | Do. | P. Ovinis de Silva | 2 | 3 | 35 | 1 26 |
| 540 | H 273 | Digapothakumbura | Jayawardena Nonnohamy of Gintota | 1 | 3 | 21 | 0 80 |
| 541 | I 273 | Lunuwilakumbura | S. L. Markar and others | 1 | 3 | 23 | 0 80 |
| 542 | J 273 | Do. | A. L. M. Lebbe and others | 2 | 3 | 23 | 1 23 |
| 543 | K 273 | Do. | S. L. Dawudu Tamby | 1 | 2 | 3 | 0 64 |
| 544 | L 273 | Lunuwilakadola | Crown | 0 | 3 | 36 | 0 41 |
| 545 | M 273 | Do. | N. P. S. Prancisku | 0 | 0 | 37 | 0 10 |
| 546 | N 273 | Do. | do. | 1 | 3 | 0 | 0 74 |
| 547 | O 273 | Do. | S. L. Davudu Tambi | 2 | 0 | 10 | 0 87 |
| 548 | S 273 | Do. | Crown | 15 | 0 | 10 | 6 49 |
| 549 | J 273 | Do. | do. | 2 | 2 | 12 | 1 9 |
| 550 | W 273 | Mudiyansegewela | do. | 5 | 1 | 7 | 2 24 |
| 551 | C 274 | Bamba-addarakadola | do. | 0 | 1 | 9 | 0 13 |
| 552 | D 274 | Do. | do. | 0 | 2 | 28 | 0 29 |
| 553 | E 274 | Duwekumbura | K. Hadjar | 7 | 3 | 16 | 3 38 |
| 554 | F 274 | Duwegoda-addarakumbura | do. | 8 | 0 | 32 | 3 53 |
| 555 | G 274 | Katuduweowita | Crown | 0 | 2 | 25 | 0 28 |
| 556 | H 274 | Katuduweaddarakumbura | M. Usubu Lebbe | 3 | 0 | 31 | 1 37 |
| 557 | I 274 | Nugaduwa-addarakumbura | H. M. Marikar | 1 | 0 | 38 | 0 53 |
| 558 | J 274 | Digapitakumbura | B. Goonewardene and others | 0 | 2 | 5 | 0 22 |
| 559 | L 274 | Do. | do. | 0 | 3 | 20 | 0 37 |
| | | | | 969 | 2 32 | 413 | 0 |

Galle, November 26, 1903.

J. M. DAVIES,
for Government Agent.